

වාර්ෂික වාර්තාව 2016



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
අධිකාරිය



පටුන

1.	දැක්ම, මෙහෙවර, මාරුගෝපදේශ ප්‍රතිපත්ති	02
2.	මූලස වැදගත්කම	04
3.	ගරු ඇමතිතමාගේ පණ්ඩිය	06
4.	සහාපතිතමාගේ පණ්ඩිය	09
5.	ශ්‍රී.ල.ස.ක.අ. මණ්ඩලය (කළමනාකරන සාමාජිකයින්)	11
6.	ශ්‍රී.ල.ස.ක.අ. අධිසක්ෂකවරුන් සහ අංශ ප්‍රධානීන්	12
7.	ගෝල්ලිය සංචාරක දළ විශ්ලේෂණය	13
8.	ශ්‍රී ලංකා සංචාරක කාර්යකාලිතාය	14
9.	2016 දී අපි මුවකරගත් දේ	16
9.1.	තර්මාන්තයට අගය විකතු කිරීම	16
9.2.	සංචාරක නියෝගන සංවර්ධනය කිරීම	18
9.3.	ජාත්‍යන්තර සහ දේශීය අමුත්තන් සඳහා අත්දැකීම් සව්ල කර ගැනීම	20
9.4.	50 වසරක ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන	23
9.5.	ජාත්‍යන්තර නිරාවරණය සහ ගක්ෂතා ඉහළ නැංවීම	23
9.6.	අපේ සේවකයන්	24
9.7.	අනෙකුත් මෙහෙයුම් විස්තර	25
10.	මූලස ප්‍රකාශනය	26
10.1.	මූලස තත්ත්වය ප්‍රකාශය	28
10.2.	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	30
10.3.	හිමිකම් වෙනස්කම් ප්‍රකාශය	31
10.4.	මුදල් ප්‍රවාහ ප්‍රකාශය	32
10.5.	මූලස ප්‍රකාශ සඳහා සටහන්	34
11.	රජයේ විගණන වාර්තාව	57

දැක්ම

අවසාන සහ විවිධාකාර
අත්දැකීම් සහිත
මතකයේ රුදෙන
ලෝකයේ හොඳම දූෂණ මෙස
පිළිගැනීමට පාතු වීම

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ස්වාධාවික හා සංස්කෘතික
උරුමයන්, සමාජීය වශයෙන් පරිපූර්ණ
සහ පරිසර තිතකාමී අයුරින් පිළිඹිත වන
අතිචිං්චීම අත්දැකීමක් බවට පත් කිරීමේ
සහ ඉහළ වට්තාකමක් ලබා දීම තුළින්
ආර්ථික ප්‍රතිලාභ ප්‍රජාවට සහ රටට ලබා
දීම.

මුළුධිරුම මග පෙන්වීම

1. ශ්‍රී ලංකාව සඳහා සංවාරක කටයුතුවල ප්‍රතිලාභ ලබා දීම

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට සහ විවිධාංගිකරණයට සංවාරක කර්මාන්තය වැඩගත් දායකත්වයක් සපයයි. ආර්ථිකයෙහි ප්‍රධාන බලවේග යක් ලෙසත්, රජයේ තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවයක් ලෙස විය සැලකිය යුතුය. රාජ්‍ය අංශය මගින් පහසුකම් සැලසෙන අතර, සංවාරක කර්මාන්තයේ සංවර්ධනයට පෙළුදුගැලීක අංශය මුළුකත්වයක් ගත යුතුය.

2. ආර්ථික සහභාගිත්වය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා එමතුයි ආර්ථික ප්‍රතිලාභයක් අත්පත් කර ගත යුතුය. විදේශීය විනිමය ආදායම උපරිම කිරීම, දිවයින පුරා සංවර්ධනය ව්‍යුහේන කිරීම සහ ශ්‍රී ලංකාවේ සඳහා එමතුයි රුකියා උත්සාදනය කිරීම තුළින් ප්‍රජාංසාවට ලක්විය යුතුය. සංවාරක ව්‍යුහාපාරයේ වර්ධන වේගය දිරි ගැන්වීම සහ දිගුකාලීන ආර්ථික ව්‍යුහාකාරීන්වය තහවුරු කිරීම, සියලුම පාර්ශ්වකරුවන්ට සාධාරණව බෙදා දෙන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා දීම.

3. ලෙව පිළිගත් සංරක්ෂණ හා වත්කම් කළමනාකරනය

ශ්‍රී ලංකාවේ ස්වාධාවික පරිසරය සහ විෂ්‍ය වේතිනාකීක, සමාජීය සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම හා වැඩිදියුණු කිරීම, සංවාරක කර්මාන්තය දියුණු කළ යුතුය. අත්‍යවශ්‍ය පාරිසරක ව්‍යුහාවලි පවත්වාගෙන යාම සහ ස්වාධාවික පෙළුව විවිධ්‍යාත්‍ය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පරිසර තිතකාමී සම්පත් භාවිතා කළ යුතුය.

4. ප්‍රාදේශීය ප්‍රජාවගේ සහභාගිත්වය

සංවාරක කර්මාන්තයේ සමාජීය සංස්කෘතික සත්ත්වාවන් සංවාරක කර්මාන්තය, ඔවුන්ගේ සංස්කෘතික උරුමය හා සාම්ප්‍රදායික වට්තාකම් සංරක්ෂණය කිරීම සහ සංස්කෘතික අවබෝධය සහ ඉවසීම සඳහා දායක වීමට සංවාරකයින්ට ගෙර කළ යුතුය. සංවාරක ප්‍රවර්ධන සඳහා දේශීය ප්‍රජාවන්ට සැබැං, පරුපූරුණ බාරිතාවක් ඇති විය යුතුය. ප්‍රාදේශීය හා පළාත් පාලන ඇතුළු ගෙනිමෙන් දේශපාලන නායකත්වය, අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම, සහ සම්මුති ගෙබි නැගීම සඳහා සහාය ලබා දීය යුතුය.

5. සංස්කෘතික උරුමයෙහි මතකයේ පවතින අත්දැකීම්

සියලු සංවාරක දේශාවන් සහ ව්‍යුහාකාරකම් ශ්‍රී ලංකාව තුළ පරිසරය, ආගේක, සමාජීය සහ සංස්කෘතික උරුමයන් තුළ මුළු බැස ඇති විය යුතුය. සංවාරකයින්ගේ තැප්තිමත් භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සහ ආර්ථික සංවාරක අත්දැකීමක් ලබා දීම, ඉගෙනුම අවස්ථා සැපයීම සහ හොඳම සංවාරක භාවිතාවන් පිළිබඳව දැනුවත් කිරීම.

6. වගකීමෙන් යුතු අලෙවිකරණය

ශ්‍රී ලංකාවේ සුවිශ්ෂිත පරිසරය සම්පූද්‍යායන් සහ ආකර්ෂණීය ස්ථාන ඉස්මතු වන පරුද අලෙවිකරණ කළ යුතුයි. රට සහ සංවාරක ක්ෂේත්‍රය පිළිබඳ දිගුකාලීන දුර්වලතා දුරුක්ෂීමට ද වියම් කළ යුතුය.


7. ආරක්ෂාව සඳහා සුරක්ෂිතභාවය

සියලු සුරක්ෂිතභාවය සහ පරිසරය සුරක්ෂිත කර ගැනීම සඳහා පරිසරය සුරක්ෂිත කිරීම.

වැදගත් මුලස දත්ත

	2016 (රු.)	2015 (රු.)	වෙනස (%)
ආදායම්			
අපගමන බදු	329,761,779	275,595,754	19.65
සංචාරක සංචාරය බදු	179,476,385	142,824,737	25.66
ගාස්තු හා බලපත්‍ර	123,421,078	111,758,601	10.43
නිකේතන මෙහෙයුම්	(3,900,279)	(12,392,516)	-68.52
වෙනත් ආදායම්	49,178,126	26,849,439	83.16
එකතුව	677,937,089	544,636,015	24.47
වියදම්			
සේවක පිරවැය	105,394,162	96,388,134	9.34
සැපයුම් හා පරිපෝෂන හණ්ඩ	60,143,458	54,427,441	10.5
වෙළඳ සම්බන්ධතා වියදම්	86,168,720	42,564,789	102.44
ක්ෂේත්‍රවීම් හා තුමක්ෂය	38,526,864	38,259,525	0.7
වෙනත් වියදම්	1,426,785	1,320,112	8.1
මුදල් වියදම්	2,777,550	3,363,490	-17.42
එකතුව	294,437,539	236,323,491	24.33
මුදහනය	4,035,450,056	3,677,693,456	9.72
ජාගම අනුපාතය	6.59	4.82	36.72
ක්ෂේත්‍ර වත්කම් අනුපාතය	6.58	4.82	36.51

වගුව 1: මුළු වැදගත්කම





සංචාරක සංවර්ධන සහ ත්‍රිස්තියානී ආගමික කටයුතු ගරු ඇමෙතිතුමාගේ පත්‍රිවිධය

2016 වසරේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ වාර්තාවට පත්‍රව වැඩිහිටි විභාගයක් එක් තීරූමට ලබා දැක්වා ඇත.

මෙම වසරේ සංචාරක සංවර්ධනය යටතේ පසුගිය වසර සමඟ සහ්ස්‍රදානාය කරනු ලැබූ විට මෙටි වටා විනෝ සංචාරක කළ සංචාරකයින් මෙශ ගණන 1.23 ට වඩා මිලියන 46 ක් වැඩි වී ඇති අතර විය 3.9 ක වර්ධනයකි. සංචාරකයින් විශාලම සංඛ්‍යාව (50.2%) යුතු විය ඇති අතර අමුම සංඛ්‍යාව (1.6%) දකුණු ආසියාව වේ. කෙසේ වෙතත් සියලුම කළපයන් අතරින් 8% වර්ධන වේයක් දක්වමින් ආසියාව සහ පැසිඹික් කළපය විශාලම වර්ධන වේය පෙන්වුම් කර ඇත.

2016 වසරේ සංචාරකයින් පැමිණිම මිලියන 02 ඉක්සා යාමන් සමඟ සංචාරකයින් පැමිණිමේ වර්ධනය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථිම වරට ඉතිහාසය විය. මෙන් අදහස් කරනු ලබන්නේ වසරකට සංචාරකයින් 250,000 කට වැඩි ප්‍රමාණයක් පිළිගනු ලැබූ බවත් වසරන් වසරකට 14% ක ප්‍රශංසකිය වර්ධනයක් ඇති බවත්ය.

මෙහෙයු වඩාත් වැඩැගත් වහුදේ 2015 වසරට වඩා 2016 වසරේ විදේශ විතිය ඉපයිම 18% ඉහළ යාමය. 2015 විදේශ විතිය ඉපයිම රු මිලියන 405,492 මිලියන (USD 2,980.6) ක් වූ අතර 2016 වසරේ රු මිලියන 512,293 (ඇ.ඩී.බී.මිලියන 3518.5) කි. 2015 වසරේ සංචාරකයින් දෙශීකී වියදුම ඇ.ඩී.බී. 164.1 ක් වූ අතර 2016 වසරේ ඇ.ඩී.බී.මිලියන 168.2 ක් ඉක්සා ඉහළ දැක්මට හැකි වී ඇත.

සංචාරකයින් පැමිණිම 45.1 ක ප්‍රතිශතයක් පෙන්වමින් ඉන්දියාව සහ විනය ඉදිරියේ තබමින් ආසියාව පුධාන පුබුල වෙළඳපුල බවට පත්වේ. බවත් යුතු යුතු විදේශ ප්‍රශංසකින් විලුඩාපෙළ කොටස ලෙස ලබා ගනිමින් දෙවන ස්ථානය හිමිකර ගනියි. 2016 වසරේ සංඛ්‍යා දෙකක වර්ධනයක් ඇති කරමින් මෙම කළුපයන් දෙක වාර්තාවක් තබා ඇති.

2015 වසරේ වර්ගීකරණ නොකරනු ලද කාණ්ඩවලට අයක් කාමර 19,376 ක් පැවති අතර විය 2016 වසරේ දැක්වා 22,336 ඉක්සා ඉහළ හෝ ඇති අතර පසුගිය වසර සමඟ සහඳුන කළ සංචාරකයින් නවාතන්

සංචාරකයින්ගේ පැමිණිම 45.1 ක ප්‍රතිශතයක් පෙන්වමින් ඉන්දියාව සහ විනය ඉදිරියේ

තබමින් ආසියාව පුධාන පුබුල වෙළඳපුල බවට පත්වේ. බවත් යුතු යුතු ප්‍රශංසකින් විලුඩාපෙළ කොටස ලෙස ලබා ගනිමින් දෙවන ස්ථානය හිමිකර ගනියි. 2016 වසරේ සංඛ්‍යා දෙකක වර්ධනයක් ඇති කරමින් මෙම කළුපයන් දෙක වාර්තාවක් තබා

ඇති.

ගන්නා රාජීන් සංඛ්‍යාව ද 10.1 ක් වූ 10.2 ඉක්සා ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන් කාමරවල නවාතන් ගන්නා කාලය 74.76% ක තිතකර ප්‍රතිශතයක් වූ අතර 2015 වසරේ දැක්වා සංචාරකයින් සංචාරක හෝවල්වල නවාතන් ගනු ලැබූ රාජීන් සංඛ්‍යාව 8,945,380 ක් වූ අතර විය 2016 වසරේ දැක්වා 10,595,118 ඉක්සා ඉහළ හොස් නිමු අතර විත වර්ධන වේයය 18.4 ක් විය.

2015 වසරේ සංචාරක අංශයෙන් දේවා තියුණ්‍යක (සැපු සහ සැපු නොවන යන දෙකම) 319,436 ක් වූ අතර විය 2016 වසරේ දැක්වා 335,659 ඉක්සා ඉහළ හොස් නිමිම සතුවල කරුණාකර.

මෙම අංශයෙන් දැක්වනු ලබන්නේ සංචාරක අංශයේ සියලුම අංශවල වර්ධනයක් පවතින බවයි. කෙසේ වෙතත් අංශ මින් තැපෑලියට පත් නොවී ඉදිරි වර්ගයේදී දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීම ඉලක්ක කර ගනිමින්, නව සංචාරක කළප හඳුනාගත් මින් සහ දියුණු කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ ලෙව අති අවධේෂිය වැඩි දියුණු කරමින් අධික විශාලම දැරූමට කැමති සංචාරකයින් ආකර්ශණය කර ගනිමින් ඔවුනට උසස් උසස් තත්ත්වය දේවාවන් ලබා දැමට කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය (ශ්‍රී.ල.ස.ස.අ.) වැනි ආයතන වලට ස්වයංව කටයුතු තිරූමට අවස්ථාව ලබා දෙමින් බොහෝ දේවාවන් වැඩාවන්වලට බලපත්‍ර ලබා දැ නැවීකරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවේමය.

සංචාරකයින්ගේ පැමිණිම සහ ඒ මගින් ආදායම් ඉපයිම ඇ.ඩී.බී. මිලියන 3.5 ට වඩා ඉහළ නංවමින් අවම වශයෙන් විදේශීය සැපු ආයෝජන ඇ.ඩී.බී. බිමියන 3 ඉක්සා ගොමු කරමින් කාමර සංඛ්‍යාව 45,000 ඉක්සා වැඩි කරමින් සහ 500,000 ක රැකියා නියුත්තියක් ඇති කිරීම අපගේ ආසන්නම ඉලක්කය වී ඇත. අපගේ වැඩි සටහනේ ඉහළමින් දැක්වා ඇත්තේ සංචාරක කළපවල අති ආදාය විකුණුම් ස්ථානවල තත්ත්වය ඉහළ නංවමින් අංශයන් විධීමින් බවට අත්තර්ග්‍රහණය කර ගැටීමට ක්‍රියා කිරීමයි.

2016 වසර සංඛ්‍යා සහායතා, අධ්‍යක්ෂ ජනරාල් සහ කාර්ක මණ්ඩලය ලබා දුන් දායකත්වය සංඛ්‍යා ස්තුති වන අතර ඉදිරි වසර සංඛ්‍යා සකස් කර ඇති ඉලක්ක කරා කිසිදු බාධාවකින් නොරුව ප්‍රශාන්තිමට සහ ආයතනයේ කටයුතු සියලුම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

සංචාරක සංවර්ධන සහ ත්‍රිස්තියානී ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමා



සභාපතිතුමාගේ ජන්විධිය

වර්ෂ 2020 වන වට සංචාරක ප්‍රවර්ධනය දෙගුණ කිරීම සහ රකියා අවස්ථා වර්ධනය කිරීම යන අරමුණු දෙකම ඉටු කරගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි කැපවීමෙන් නිවැරදි මාර්ගයක සිටින බව මා හට ආඩම්බරයෙන් කිව හැක.

සංචාරක ව්‍යාපාරය, යුද්ධයෙන් පසු සාර්ථක වූ ප්‍රධාන ව්‍යාපාරයකි. ගැවුම්කාරී කාල පරිවේශ්දයකින් පසු උගින් දිගටම සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ඇතිවූ අතර ශ්‍රී ලංකාව ලොව ඇති ද්‍රේශනිය ස්ථාන සහිත කිරීම ස්ථානයක් බව සංචාරකයින් හඳුනාගෙන ඇත.

නමත් අප හට දිගු ගමනක් යා යුතුව ඇත. ලොව සංචාරකයින් ආකර්ෂණ්‍ය කර ගැනීම සඳහා තාමත් දියුණු කිරීමට අත ගොනාමත් දියුණු කළ හැකි තුම්බේද පිළිබඳ සොයා බැඳීම වැදුගත් බව තේරේම් ගත යුතුයි. අපේ සංචාරක කර්මාන්තයට වැඩි අගයක් බඩා දීම සඳහා යටිත පහසුකම්, සේවාවන් වල තත්ත්වය වැඩි දියුණු කරමින්, නොයෙකුත් අංශයන් නව්‍යකරණයට ලක් කිරීමට ගොමුවී සිටින්නේමු.

වර්ෂ 2020 වන විට සංචාරක ප්‍රවර්ධනය දෙගුණ කිරීම සහ රැකියා අවස්ථා වර්ධනය කිරීම යන අරමුණු දෙකම ඉටු කරගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි කැපවීමෙන් නිවැරදි මාර්ගයක සිටින බව මා හට ආඩම්බරයෙන් කිව හැක.

2016 වසරේ සංචාරකයින්ගේ පැමිණීම මිලියන 2 ක සීමාව ඉක්මවා යාමත් සමග පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීම වන මිලියන 1.7 සමග සහ්සන්දිනය කළ විට විය 14% වැඩි විමති.

2016 වසරේ විදේශ විනිමය ඉපයෝග රු.මි. 512,292 (USD 3518) වූ අතර විය 2015 විදේශ විනිමය ඉපයෝග වන රු.මි. 405,492 සමග සැසදු කළ 18.5% ක වැඩි වීමති. 2016 වසරේ සංචාරකයෙකුගේ දිනක වියදම වන ඇ.ඩ්බා. 168.2 ව ඇත. විය 2015 වසරේ ඇ.ඩ්බා. 164.1 ක් සමග සැසදු කළ ඇ.ඩ්බා. 4.1 ක ඉහළ යාමක් මෙස වාර්තා වී ඇත.


2016 වසරේ සංචාරක අංශයේ යහපත් අන්දුම්න් හ්‍රියාකාල හෙයින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ප්‍රහාර අතර විදේශ ප්‍රෝෂණ, රෙදු පිළි/නිම් ඇඳුම් සමගම සංචාරක කර්මාන්තයද රඳවා තබා ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා රජයටත්, සංචාරක සංවර්ධන හා ක්‍රියාත්මක කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන වලට සහ ඔවුන් බඩා දුන් සහයෝගයන්ට මාගේ අවධාරණය කරගැනීමට ප්‍රබල පිටුවහලක් වේ යැයි මම විශ්වාස කරමි.

**කාවන් රෝහායක
සභාපති**

උපාය මාර්ග	අයවැය (රු.මි)	ඡයග්‍රහණ		
		මුලස (රු.මි)	හොතික (%)	මුලස (%)
සංචාරක නිෂ්පාදන විවිධාංශිකරණය	31	2.9	40	10
සන්නායක ප්‍රතිපත්ති සහ රෙගුලාසි	8.74	4.53	62	52
සංචාරක කළුප සංවර්ධනය	243.55	62.23	41	25.5
දේශීය සංචාරණය	14.15	1.08	35	8
තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවාරණය කිරීම	58.96	44.83	100	76
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ජාතකාන්තර තිරුවරණය	13	12.27	100	94
මානව සම්පත්, කොරෝරු හා සන්නිවේදන සේවා සහ පරිග්‍රෑ සේවා සැපයුම	318.22	263.26	100	83
එකතුව	687.62	391.1		

වගුව 2: ශ්‍රී.ල.ස.ස.අ. කාර්ය සාධනය ඉස්මතුකිරීම මුළු 10%



අයවැයක් මත්ත්‍යාලය



වෙතේ සිට දක්නට:

පා.පළමු පේරේරා: කමුල් පද්ධතිකරණ මණ්ඩාලයික, එම්. කොන්ක්‍රිඩර මණ්ඩාලයික, කාවන් රත්නායක මණ්ඩාලයික (සාමූහික), ආයත් විරෙක්සා
මණ්ඩාලයික (සාමූහික) ඉනෙකු ප්‍රංශවේශීව සංඛ්‍යා මෙහෙයුම (දේශීය)
දෙවන පේරේරා: ඩී. අල්බෙල මණ්ඩාලයික (සාමූහික), ඩී.ස්. රත්නායක මණ්ඩාලයික (සාමූහික), තිලක් විරෙක්සා මණ්ඩාලයික (සාමූහික)
නිනෙක් සෞඛ්‍ය සෙවකාරීන් මණ්ඩාලයික (සාමූහික)

අධ්‍යක්ෂවරයෙහි හා අංශ ප්‍රධානීන්



වලේ සිට දහනට:

පළමු පොලය: එම්.ඩී. උරොයාරත්නි මහතා (අධ්‍යක්ෂක, දේශීය සංචාරක නා රාජ්‍ය සඳහා) සී.ඩී.රත්නායක මහතා (අධ්‍යක්ෂක ජනරාල්) තරඟා රෘපකියා මහතා (අධ්‍යක්ෂක, මානව සම්පූහ නා පරිශ කළමනාකාර)

මෙහෙතුන පොලය: වන්දන විශේරයෙහි මහතා (අධ්‍යක්ෂක ප්‍රතිඵල සහ තත්ත්ව ආංඛීෂණ) සිසිර විරසෝර මහතා (අධ්‍යක්ෂක නිකෙරිත කළමනාකාර) නාගනු මහතා විශාලාකාරයා (නිති නිලධාරීන්) සහ මහතා වන්දන පොලයෙහි මහතා (අධ්‍යක්ෂක තොරතුරු නා සහ්යවේදන තාක්ෂණී)

ගෞලීය සංචාරක දළ විශ්ලේෂණය




2015 වසරේ සංචාරකයින්ගේ පැමිණිලේ විකුත් වන මිලියන 1189 සමඟ 2016 වසරේ සංචාරකයින්ගේ පැමිණිල් මිලියන 1235 සමඟ සංස්ක්ධීය කිරීමේදී වැනි වැසිවීලේ අනුපාතය 3.9 ක ප්‍රතිශතයක් වන අතර ලොව පුරු සංචාරකයින්ගේ දළ පැමිණිල් පුබල වැසිවීමක් ලෙස සඳහන් කළ හැක. 2016 වසරේ ආසියා සහ පැසිපිඩික් කළුපය සියලුම කළුපයන්හි වැසිම වර්ධන වේගය ලෙස 8.4% ක වාර්තාවක් තබා ඇත.


අන්තර් සහ අන්තර් කළුපීය වෙළුදුපොල අනුව ආසියා සහ පැසිපිඩික් කළුපයේ සංචාරකයින්ගේ පැමිණිල වේගවත් ඉහළ කාලී (+8%) වර්ධනයක් විය. ඇමරිකා (+4%) ක දහාත්මක පුවරුදන ගක්තියක් පවත්වා ගෙන යන අතර ප්‍රීකාව දුරටත් වසර දෙකක නැවත (+4%) ගක්තිමත් වාර්තාව තබා ඇත. ආසියානු කළුපය හා පැසිපිඩික් කළුපය (+8%) 2016 දී ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණිලේ වර්ධන වේගය වැසිවිය. ප්‍රීකාවේ (+8%) දුරටත් වසර දෙකකින් පැප ගක්තිමත් පුබේදායක් තුක්ත වින්ද අතර ඇමරිකාව (+4%) දහාත්මක ගෙෂනාව පවත්වා ගෙන ගියේය. යුරෝපයේ (+2%) වාඩා බෙහෙවින් මිශ්‍ර ප්‍රතිවාල පෙන්තුම් කර ඇති අතර, තවත් ගමනය අඩු තීරීම මගින් සමහර ගමනාන්තයන්හි ද්විත්ව සංඛ්‍යා වර්ධනය වේ. මැද පෙරදිග (-4%) ඉල්ලුම දහාත්මක හා සාම්‍යත්මක ප්‍රතිවාල සහිතව අස්ථාන විය




ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍රියාකාරකම්



පහතිය වසරේ දී සංචාරකයින් 1,798,380 ක ප්‍රමාණයකට වඩා 14% ක වර්ධනයක් පෙන්වුම් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2016 වන විට මිලියන 2 ක් (2,050,832) දක්වා ඉහළ ගොස් ඇත.



ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2016 වසරේ සංචාරකයින්ගේ පැමිණීම ජනවාරි, පෙබරවාරි, මාරුතු, ජූලි සහ දෙසැම්බර් මාස වල උපරිම වන අතර, අගෝස්තු, සැප්තෙම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හි දී සංචාරකයින්ගේ පැමිණීම ඉතා අඩු වේ. වැඩිම සංචාරකයන් පැමිණීමේ මාසය දෙසැම්බර් ලෙස වාර්තා විය.



2016 දී ශ්‍රී ලංකාවේ සංචාරකයන්ගේ ආනුසාමි අභ්‍යන්තර මිලියන 2980.6 ව සාමේන්ත්ව මිලියන 3,518.5 ජ්‍යෙ වේ.

ගේනිය	රට	2016	2015	වෙනස (%)
1 ඉන්දියාව		356,729	316,247	12.8
2 විනය		271,577	214,783	26.4
3 වික්සන් රාජධානිය		188,159	161,845	16.3
4 ජ්‍රීමනිය		133,275	115,868	15.0
5 ප්‍රංශය		96,440	86,126	12.0
6 මාලදිවයින		95,167	90,617	5.0
7 සිස්ටේලියාව		74,496	63,554	17.2
8 රැසියාව		58,176	61,846	-5.9
9 ඇ.වි.ජ		54,254	47,211	14.9
10 කැන්බාව		44,122	37,732	16.9

වගුව 3: රටවල් දහය

ශ්‍රී ලංකාවට පැමිණීන සංචාරකයින්ගේ තියෙළු වන රටවල් 10 අනුරෙන් ඉන්දියාව ප්‍රමුඛ ස්ථානය ගනී. 2016 වසරේ දෙවන ස්ථානය විනයවන අතර විය ප්‍රතිශතයක් වශයෙන් 19.78% විය. මෙම රටවල් දෙකෙන් පැමිණීන සංචාරකයින් සංඛ්‍යාව මුළු සංචාරකයින් පැමිණීමේ විශාලාත්මක පැමිණීමේ විශාලාත්මක කරයි. වික්සන් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මුළුගෙවලට අනුව තෙවන ස්ථානයට පත්ව ඇත. විය ප්‍රතිශතයක් ලෙස 9.17% කි



2016 දි අත්තන් කරගත් ජයග්‍රහණ

කර්මාන්තයට අයය එකතු කිරීම

ජාත්‍යන්තර සම්බන්ධතා අංශය විසින් සංවාරක කර්මාන්තයන්ට සම්බන්ධ විස්තරාත්මක තොරතුරු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කෙරේ. මෙහි දී මාසික සංඛ්‍යා ලුහුවූ ප්‍රකාශන වාර්තා සහ ශ්‍රී ලංකාවට සංවාරකයින් පැමිණීමේ කාර්ය සාධනය පෙන්වුම් කරන විදේශ සංවාරකයින්ගේ නික්මයාමේ සම්බන්ධතා වාර්තාව, විදේශ විනිමය ඉපයෝග, යුතිය අවස්ථා නිර්මාණය කිරීම, හෝටල්වල නවතැන් ගැනීමේ අනුපාතය, ගමන් කිරීමේ තුමය සහ විධි, ආකර්ශනීය ස්ථාන, භාවිතා කරන පහසුකම් සහ සේවා සංවාරකයින්ගේ වියදුම් වාර්තා ඉදිරිපත් කර ඇත.

අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධ වී ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන ආයෝජන එකකය හෝ One Stop Unit (OSU) මගින් නව සංවාරක ආයෝජන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට මිහිල් හා කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් මත මධ්‍යගත පහසුකම් හා සේවා සැපයුම් තැනුවා දී ඇත. ශ්‍රී.ල.ස.ස.අ. ව්‍යාපෘති අනුව වසර 2020 වන විට සංවාරකයින්ගේ පැමිණීම මුදියන 04 ක් අපේක්ෂා කරයි සංවාරක කර්මාන්තය සඳහා හෝටල් කාමර 70,000 - 80,000 ක් පමණ අවශ්‍ය වේ. නව යෝජනා ව්‍යාපෘති හරහා හෝටල් කාමර අවශ්‍යතාව මත හෝටල් කාමර විකතුකර ගැනීමේ අරමුණ ඉටු කර ගැනීමට OSU සාධාරණ දායකත්වයක් බ්‍රබා දී ඇත. පසුගිය දෙවසර සමග සන්ස්ක්‍රිත කළවුට සංවාරක කර්මාන්තයට අවශ්‍ය කාමර ගණන සපුරාලීමට හැකිවන පරදු OSU විසින් ව්‍යාපෘති ලක අතර මේ සම්බන්ධව OSU ධිනාත්මකව දායකත්වය බ්‍රබා දී ඇත. OSU සංඛ්‍යා අනුව හෝටල් ආයෝජන ව්‍යාපෘති යටතේ ජල පහසුකම් බ්‍රබා දෙමින් නව හෝටල් කාමර 7,139 ක් 2017-2020 කාල සීමාව සඳහා ඉලිකරුම්න් පවතී. ලබන දෙවසර තුළ OSU ඉදිරිපත් කරන ලද නව ව්‍යාපෘති සමග බලන කළ මෙම අයයන් වැඩි විනු ඇත. 2010-2016 තුළ OSU අනුමත කරන ලදූ මුළු ව්‍යාපෘති ගණන වන 262 න් 41 ක් 2016 තුළ අනුමත කර ඇත. මෙම අනුමත කරන ලදූ ව්‍යාපෘති වල මුළු ආයෝජන මුදල ඇමර්කානු බොලර් මිලියන 145 ක්. විම ව්‍යාපෘති භූගෝ දියුණු වශයෙන් පහත දිස්ත්‍රික්ක වල ස්ථාන ගත කර ඇත.

දිස්ත්‍රික්ක	2016 දි අවසන් අනුමතිය ලබා දී ඇත		
	ව්‍යාපෘති	කාමර	ආයෝජන (බොලර් මිලියන)
අම්පාර	1	6	0.206
අනුරාධපුර	0	0	0
බදුල්ල	2	80	6.92
මධ්‍යමාව	0	0	0
කොළඹ	4	278	19.798
ගාල්ල	8	369	43.71
ගම්පහ	4	155	9.617
හම්බන්තොටා	5	152	7.345
යාපනය	0	0	0
කළුතර	3	54	5.94
කිසේල්ල	0	0	0
මහනුවර	3	78	8.504
කුරුණෑගල	0	0	0
මන්නාරම	0	0	0
මාතලේ	1	24	0.813
මාතර	4	87	6.256

මොන්රාගල	0	0	0
නුවරඑළිය	2	124	22.354
පොලොන්නරුව	0	0	0
පුත්තලම	2	105	7.08
රත්නපුරය	1	21	3.93
ශ්‍රීකුණාමලය	1	31	3.16
ව්‍යුහාචාරිතාව	0	0	0
එකතුව	41	1564	145.633

වගුව 4: ව්‍යාපෘති 2016 දි අවසන් අනුමතිය ලබා දී ඇත

2016 දෙසැම්බර් 31 දින්ව අනුමත කරන ලද ව්‍යාපෘති 262 අතරින්, දෙනට ඉදිවෙමෙන් පවතින ව්‍යාපෘති පිළිබඳ විස්තර පහත දැක්වේ.

දිස්ත්‍රික්ක	2016 දෙසැම්බර් 31 වැනි දිනට ඉදි කෙරෙමින් පවතින ව්‍යාපෘති		
	ව්‍යාපෘති	කාමර	ආයෝජනය (බොලර් මිලියන)
අම්පාර	2	16	0.786
අනුරාධපුර	0	0	0.000
බදුල්ල	4	94	12.410
මධ්‍යමාව	1	20	4.100
කොළඹ	19	3098	808.580
ගාල්ල	16	789	68.129
ගම්පහ	7	627	63.180
හම්බන්තොටා	10	280	386.060
යාපනය	4	162	8.030
කළුතර	8	693	103.045
කිසේල්ල	4	97	11.047
මහනුවර	0	0	0.000
කුරුණෑගල	4	132	6.359
මන්නාරම	8	426	33.366
මාතලේ	4	436	54.160
මාතර	2	105	7.080
මොන්රාගල	6	128	18.050
නුවරඑළිය	0	0	0.000
පොලොන්නරුව	0	0	0.000
පුත්තලම	0	0	0.000
රත්නපුරය	1	21	3.930
ශ්‍රීකුණාමලය	1	15	1.160
ව්‍යුහාචාරිතාව	101	7139	1589.472
මුළු	41	1564	145.633

5 වන වගුව: 2016 දි ඉදිකිරීම් ව්‍යාපෘති



පාසිකුබාණ පැවති එක්සන් ජාතින්ගේ සම්මෙලනයේ සහභාගීවය

මේ අමතරව ගෙක්සතා සහ සංචාරක ව්‍යාපාරය වූද්ධිමය දේපල වැදගත්කම සහ ආදේශ කර ගැනීමට යා යුතු ඉදිරි පියවරයන් පිළිබඳ ලෝක වූද්ධිමය දේපල සංචාරකය අනුග්‍රහකත්වයෙන් 2016 මැයි 04 වන දින මුළුක ගෙක්සතා කිමිටු රැස්වීම පවත්වන ලදී.

අන සේවකයන්

ශ්‍රී.ල.ස.ස.ඇ. නි චලුවාදීතාව සේවකයන්ගේ හැකියාව සහ දායකත්වය මත රඳු පවතී. වසර අවසානයේ සේවක සංඛ්‍යාව 177 ක් විය. මෙම කාර්ෂය මණ්ඩලයේ 71% ක් වසර 10 කට වඩා සේවයේ යෙදෙනු සේවකයන් වන අතර 50% කට වැඩි ප්‍රාථමික වයස අවුරුදු 36-45 වන අතර කාන්තා නියෝගතාය 33% ති. වසරකට සේවයෙන් ඉවත්වීමේ ප්‍රතිශතය 2% වේ.

සීගුයෙන් වෙනත්වීම් සිදු වන මෙම කාල පරිවිශේෂයේ බහුතර සේවක පිරික වසර 10 ව වැඩිවීමත් සේවයෙන් ඉවත්වීමේ ප්‍රතිශතය අඩුවීමත් හේතු කරගෙන නව ප්‍රවීණයන් තුළ යාමේදී කාර්මාන්තයේදී ඇති යහපත් ව්‍යාපාරයෙන් තොතා ගෙනින් ඉතා නොදුන් ව්‍යා කළ යුතුය. නිසි රාජකාරී පරිසරය ගොඩනැගීමට අමතරව,



සේවකයන්ගේ දැනුම භා හැකියාවනත් ඉහළ නැංවීම සඳහා ගොමු කරන ලදී. මෙහිදී සේවකයන් 99 දෙනෙකු පැය 1347 ක කාල සීමාවක් භා මූලු වශයෙන් රු.මි. 2.5 ක් වැය කරන ලදී.

මෙම වසර තුළ සේවකයන් පස් දෙනෙකු බඳවා ග්‍යාන ගැනීනා ලදී.

මානව සම්පත් උපාය මාර්ගයන්හි සූන කාධක සංගමය අත්‍යවශ්‍ය අංගයකි. අපගේ කත්‍ය්‍යායම් ගක්තිය වර්ධනය කිරීම සඳහා මෙම සංගමය ව්‍යාකාරාර සහ නිර්මාණයේදී දායක වේ. සූභ්‍ය කාධක සම්තිය විසින් කාර්යමත්වීම සහ ඕවුන්ගේ ප්‍රව්‍රේෂ සාමාජිකයන් අතර ගක්තිමත් බැඳීමක් ඇති කිරීම සඳහා විවිධ ව්‍යාකාරකම් සංචාරකය කරන ලදී.

වෙනත් මෙහෙයුම් විස්තර

අපගේ සේවකයන්ගේ කාර්ෂණාරය අඩු කිරීම සඳහා ශ්‍රී.ල.ස.අධ්‍යකාරයට සංචාරක විමසීම කළමණාකරණ තුම්බේදයක් සහ සංචාරක ප්‍රතිචාර පද්ධිතියක් (Online) දෙයන් කරන ලදී. ශ්‍රී ලංකා ටෙල්කොම් ආයතනය විසින් සපයනු බෙහෙ “AKASA COULD FLAT FORM” තොරතුරු තාක්ෂණීය ප්‍රව්‍රේෂ පාලනය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රව්‍රේෂ තොරතුරු සාම්ප්‍රදායක (2017-2019) සඳහා සහ තොරතුරු තාක්ෂණීය විවිධ උග්‍රී උග්‍රී උග්‍රී සංචාරක මාර්ග සැලැස්මක් අරමින කරන ලදී. සැලසුම අනුව ශ්‍රී ලංකා සංචාරක සංචාරක ක්‍රමාන්තයේදී නියුත ව්‍යාකාරයක්ට පොදු තාක්ෂණීය හාට්තා සහ සම්පත් බෙදා හැරීම, පිරිවැය අඩු කිරීම සහ සමස්ත ව්‍යාකාරය ඉහළ නැංවීම අරමුණු කර ගැනිමන් විසින් සියලුම සැවැස්ම ආයතනික කාර්ෂණීය ලේඛනය ප්‍රව්‍රේෂ ප්‍රව්‍රේෂ සැවැස්ම විසින් ව්‍යාකාරයක් හිතැත්මක කරයි. මෙම සැලසුම ආයතනික කාර්ෂණීය ප්‍රව්‍රේෂක්මතාවය, පාර්ත්නේරික අත්දැක්ම් වැඩුනු සියලුම සහ අමෙවිකරණය/ප්‍රව්‍රේෂ සම්බන්ධ තාක්ෂණීයන් අපගේ පාර්ශ්වකරුවන්ට සේවාවන් සැපයීම ප්‍රාල්ලේ කරයි.

අනෙන්තර විගණන අංශය විසින් ශ්‍රී.ල.ස.ස.ඇ. නිවැරදි මූලු භා මෙහෙයුම් පරිවෘත්‍යා අනුකූලව පවත්වාගෙන යන බවට සහතික වේ. නිකුත් කරන දද අනෙන්තර විගණන වාර්තා 18 තැඹිල් දියුණු කිරීම සඳහා ආයුණු ගොදුනා ඉදිරිපත් කර ඇත. අනෙන්තර විගණන පරියින් ප්‍රතිඵල තීරණය පිරිවැය අවම සහ කාර්යක්ෂමතාව හා නිවැරදිව කටයුතු කිරීමට ව්‍යාකර ඇත. මෙම වසර තුළ විගණන හා කළමණාකරණ කිමිටු රැස්වීම් කාර්තු තුනක් වශයෙන් පවත්වා ඇත.

නීති අංශය දෙනීනිකව අවශ්‍ය නීතිමය උපදෙස් ශ්‍රී.ල.ස.ස.ඇ. වෙත ලබා දෙන අතර, නීතිමය රාමුව තුව කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථා වලදී නීතිපත් දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ව්‍යාකර අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ. මෙයට අමතරව, අධ්‍යක්ෂක මණ්ඩලය ලෝකම් වෙස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල සහ රැස්වීම්වල විගණන හා කළමණාකරණ රැස්වීම්වල කටයුතු සිදු කරයි. මෙම වසර දෙ රිවිසුම් 12 ක් සහ සේවා ගිවිසුම් 8 කට අත්සන් කිරීම සඳහා කටයුතු කර ඇත. මේ අමතරව 2005 අංක 38 දරණා සංචාරක පනතේ 49 (1) (ආ) යන විගණනය ගැන්වූ 1963/28 දරණා හෝට්ල් කරුවන්ගේ ආවාර දරම පද්ධතිය පිළිබඳ ගැසට් පත්‍ර නිකුත් කරුවන් කර ඇත.



පටුන

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය වාර්ෂික ගිණුම් - 2016

පටු අංක

මුළු තත්ත්ව ප්‍රකාශය	28
ඖදායම් ප්‍රකාශය	30
නිමිකම් ප්‍රකාශයේ වෙනස්වීම	31
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය	32
ගිණුම් සටහන්	34
අදාළුතුම:	
දේශීය සංචාරක නිකේතන සහ තානායම් මෙහෙයුම් කටයුතු	
නිකේතන මෙහෙයුම් සාරාංශය	48
දේශීය සංචාරක හා නිකේතන	
කතරගම	49
නුවරඑළිය	50
බණ්ඩාරවෙල	51
අනුරාධපුරය	52
ජාතික නිවාඩු නිකේතන	
බෙන්තොට	53
පොලොන්නරුව / කල්කඩු	54
අය වැය තත්ත්ව	54



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය

2016 දෙසැම්බර් 31 දිනට

මුළු තත්ත්ව ප්‍රකාශනය

කටහන	2016 රු.	2015 රු.
වත්කම්		
ජ්‍යෙෂ්ඨ වත්කම්		
අතරි හා බැංකුගත මුදල්	04	1,080,158,814
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දැස	05	323,061,347
	& 3.16	
භූවලාරු ලැබිය යුතු දැස	3.16	78,096,574
තොග		2,266,313
ඉදිරියට කළ ගෙවීම්		3,385,150
අත්තිකාරම්	06	269,905,805
ලැබිය යුතු රඳවා ගැනීමේ බදු / වැට්		594,240
තැන්පත්		9,105,922
අවිනිශ්චිත පොරි		866,338
මුළු ජ්‍යෙෂ්ඨ වත්කම්	1,767,440,503	1,522,586,346

ජ්‍යෙෂ්ඨ නොවන වත්කම්	3.02	2,551,330,400	2,523,592,343
අඩු කළා : ක්ෂේර ප්‍රතිපාදන	3.02	433,753,991	375,905,249
ඝාරණ අයය		2,117,576,408	2,147,687,095
විකණ කළා: නොහිමි වැසි	07	315,476,031	226,565,525
අස්ථිකාන වත්කම් (සංචාරක පිරිවැය ඇද්ධි)	3.02	33,016,065	35,089,486
පුස්තකාල පොත්		1,880,781	1,880,781
දිගු කාලීන ආයෝජන	08	79,272,664	78,408,709
මුළු ජ්‍යෙෂ්ඨ නොවන වත්කම්		2,547,221,949	2,489,631,596
මුළු වත්කම්		4,314,662,452	4,012,217,942

බැරකම්

ජ්‍යෙෂ්ඨ වගකීම්	10	7,108,080	7,035,258
ගෙවීය යුතු ඉඩම් කළේදද		-	61,398,750
භූවලාරු ගෙවීය යුතු දැස	3.16	86,305,593	71,274,981
තැන්පතු / වෙනත් ගෙවීය යුතු දැස	3.16	40,895,614	29,871,015
ගෙවීය යුතු වැට්		213,964	2,291,430
ගෙවීය යුතු ආදායම් බදු		6,178,695	-
කලීන් ලද ආදායම		27,372,859	29,125,940
ලුප්තික වියදම්		45,848,699	62,017,217
විශාල පාර්ගෝශීත ප්‍රතිපාදන	09	54,204,721	52,288,318
මුළු ජ්‍යෙෂ්ඨ බැරකම්		268,128,225	315,302,909

දිගුකාලීන වගකීම්

ඇද්ධි වත්කම් 11,084,171 19,221,087

ඇද්ධි වත්කම් 4,035,450,056 3,677,693,946

ඇද්ධි වත්කම්/නිමිකම්

රාජ්‍ය ගිණුම	14,272,174	14,272,174
ප්‍රාග්ධන සංවිත	(243,736,884)	(243,736,884)
කළුපිටිය නිමිකම්	93,480,041	91,073,378
ප්‍රත්‍යාග්‍යන්න සංවිතය	945,835,504	945,835,504
ප්‍රාග්ධන දායකත්වය	1,636,043,833	1,636,043,833
අයකාර ගිණුම	1,587,866,366	1,232,516,920
නිදන් අරමුදල	759,021	759,021
සංචාරක අරමුදල	930,000	930,000
මුළු ඇද්ධි වත්කම්/ නිමිකම්	4,035,450,056	3,677,693,946

පිටු අක 30 සිට 40 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා 41 පිටුවේ සිට 56 පිටුව දක්වා ඇති කටහන් යනු මෙම මුදල ප්‍රකාශන වලට අනවැශ කොටසකි. මෙම මුදල ප්‍රකාශන පිළිගෙළ කිරීම සහ ඉදිරිපත් කිරීම අධික්ෂණ මණ්ඩලයේ වගකීම් වේ. මෙම මුදල ප්‍රකාශන අධිකක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඒ වෙනුවෙන් අත්සන් තබන ලදී.

සංචාරක

ඩී.එන්. දිඹානායක

අධික්ෂණ/මුදල කළමනාකරණ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය

ඩී.එම්. විකානක

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2016 දෙසැම්බර් 31 අවසන් වන කාලයේ සඳහා
විස්තරණ ආදායම ප්‍රකාශනය

	කටයන	2016 රු.	2015 රු.
අයෙනුරය			
අපගමන බදු	11	329,761,779	275,595,754
සංචාරක සංවර්ධන බදු	12	179,476,385	142,824,737
ගාස්තු හා බලපත්‍ර ගාස්තු	13	123,421,078	111,758,601
නිකෝතන මෙහෙයුම් අතිරික්තය / උගතාව	14	(3,900,279)	(12,392,516)
වෙනත් ආදායම්	15	49,178,126	26,849,439
මුළු අයෙනුරය		677,937,088	544,636,014

	16	105,394,162	96,388,134
වැටුප් වේතන හා සේවක ප්‍රතිලාභ	17	60,143,458	54,427,441
සැපයුම් හා සාර්ථක පාරිභාෂක්‍ය කම දැක	18	86,168,720	42,564,789
වෙළඳ වියදම්	19	1,426,785	1,320,112
ක්ෂේප්‍යවීම හා කුමක්ෂය - වියදම්	20	2,777,550	3,363,490
මුළු වියදම්		294,437,539	236,323,490

බදු කාලපරිවිෂේෂ සඳහා පෙර අතිරික්තය / උගතාවය	383,499,550	308,312,524
--	--------------------	--------------------

ආදායම් බදු ගෙවීම	9,601,641	-
කාල පරිවිෂේෂ සඳහා අතිරික්තය		

ඉදිරියට ගෙන ආ අතිරික්තය	1,232,516,920	924,185,249
පුරුව කාල පරිවිෂේෂ වැරදි නිවැරදි කිරීම	1,153,147	19,147
ආදායම් බදු	19,701,609	-
මුළු එකතුව	1,213,968,458	924,204,395
ඉදිරියට ගෙන යන රුදාවා ගත් අතිරික්තය		
	1,587,866,366	1,232,516,920

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2016 දෙසැම්බර් 31 අවසන් වන වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

තාක්ස තේවුම්	ප්‍රතිඵලිය	කළුකියා	ක්‍රියාකාලය	ඇයෙනුරය	ක්‍රියාරාකාරීය	මුළු එකතුව
2015 ජනවාරි 01 වන දිනට ගෙන්නය	14,272,174 (243,736,884)	88,797,591	945,835,504	1,636,043,833	924,204,395	759,021
ඡ්‍රේව කාලපරිවිෂේෂ ගාලෝලී - අභ්‍යන්තරීය බදු	-	-	-	-	(17,738,127)	(17,738,127)
E.S.C. ආදායම් බදුවලට හිලව තිරීම	-	-	-	-	1,738,958	1,738,958
ත්‍රිජයවීම් ප්‍රතිචාරවලද ස්ථානය	-	-	-	-	(252,171)	(252,171)
පුරු සායනක සංගමය වෙනත් ලක්ෂණ	-	-	-	-	1,435,607	1,435,607
පුරු මුදල	-	-	-	-	-	-
ජා වන දිනට හැලුම් ගෙන්නය	14,272,174 (243,736,884)	88,797,591	945,835,504	1,636,043,833	909,388,662	759,021
2015 ජනවාරි 01 වන දිනට සෙවකය	14,272,174 (243,736,884)	88,797,591	945,835,504	1,636,043,833	930,000	3,367,105,635
ඡ්‍රේව කාලපරිවිෂේෂ ගාලෝලී - අභ්‍යන්තරීය බදු	-	-	-	-	(30,288,79)	(30,289)
E.S.C. ආදායම් බදුවලට හිලව තිරීම	-	-	-	-	(4,187,694)	(4,187,694)
ත්‍රිජයවීම් ප්‍රතිචාරවලද ස්ථානය	-	-	-	-	485,254.03	485,254
පුරු සායනක සංගමය වෙනත් ලක්ෂණ	-	-	-	-	2,275,787	2,275,787
පුරු මුදල	-	-	-	-	-	-
ජා වන දිනට හැලුම් ගෙන්නය	14,272,174 (243,736,884)	91,073,378	945,835,504	1,636,043,833	1,213,968,458	759,021
2016 ජනවාරි 01 වන දිනට සෙවකය	14,272,174 (243,736,884)	91,073,378	945,835,504	1,636,043,833	930,000	3,659,145,484
ඡ්‍රේව කාලපරිවිෂේෂ ගාලෝලී - අභ්‍යන්තරීය බදු	-	-	-	-	373,897,908	373,897,908
E.S.C. ආදායම් බදුවලට හිලව තිරීම	-	-	-	-	2,406,663	2,406,663
ත්‍රිජයවීම් ප්‍රතිචාරවලද ස්ථානය	-	-	-	-	-	-
පුරු මුදල	-	-	-	-	-	-
2016 දෙසැම්බර් 31 වන දිනට ගෙන්නය	14,272,174 (243,736,884)	93,480,041	945,835,504	1,636,043,833	1,587,866,366	759,021
විස්තරණ ආදායම් ප්‍රකාශනය	-	-	-	-	-	-

ශ්‍රී ලංකා කංචාරක සංවර්ධන අධිකාරිය
2016 දෙසැම්බර් 31 අවසන් වන වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

මෙහෙයුම් ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහයන්		
කාලපරිවිෂේෂය සඳහා ගුද්ධ අතිරික්තය / (නිගය)	373,897,908	
ගැලපුම්		
ක්‍රියාකාරකම් හා මුදල් ප්‍රවාහයන්		
ගෙවූ ආදායම් බදු	74,356,763	
අධ්‍යාපන ණය සඳහා ප්‍රතිපාදන	(19,701,609)	
පුරුෂ කාල පරිවිෂේෂයේ වැරදු නිවැරදු කිරීම	1,279,718	
සේවක ණය හා තැන්පතු පොලී	1,435,607	
වත්තම් විධිනීමේ ලාභ හා (අලාභ)	(571,126)	
බඩා පොලී ලබාම්	(4,805,362)	
පාරිනෝෂන වෙන්කිරීම්	(33,540,449)	
කාරක ප්‍රාග්ධන වෙනස්කම් වලට පෙර මෙහෙයුම් අතිරික්තය	4,712,134	23,165,674
	397,063,583	

කාරක ප්‍රාග්ධන වෙනස්කම්

තොග - (වැඩිවීම) / අඩුවීම	121,168	
(වැඩිවීම) / අඩුවීම - ලැබේමට ඇති වෙළඳ ලැබිය යුතු දැක්වූ උග්‍ර ප්‍රතිචාර මූල්‍ය අඩුවීම	(74,263,365)	
භූවමාරු ලැබිය යුතු දැක්වූ (වැඩිවීම) / අඩුවීම	(12,971,923)	
ඉදිරියට කළ ගෙවීම් - (වැඩිවීම) / අඩුවීම	(1,228,393)	
අත්තිකාරම් - (වැඩිවීම) / අඩුවීම	(103,937,493)	
ලැබිය යුතු රජුවාගැනීම් බදු / වැට්‍රි - (වැඩිවීම) / අඩුවීම	7,364,766	
තැන්පතු - (වැඩිවීම) / අඩුවීම	(20,999)	
අවිනිශ්චිත පොලී - (වැඩිවීම) / අඩුවීම	1,669,456	
වෙළඳ සහ අනෙකුත් ගෙවීමට ඇති දැක්වූ වැඩිවීම / (අඩුවීම)	72,822	
භූවමාරු ගෙවිය යුතු දැක්වූ (අඩුවීම)	15,030,612	
ගෙවිය යුතු ඉඩම් කුලී වැඩිවීම / (අඩුවීම)	(61,398,750)	
තැන්පතු වෙනත් ගෙවිය යුතු දැක්වූ (අඩුවීම)	11,024,599	
ගෙවිය යුතු වැට්‍රි - (අඩුවීම)	(2,077,465)	
ගෙවිය යුතු ආදායම් බදු - (අඩුවීම)	6,178,695	
කම්ලීම් ලද ආදායම - (අඩුවීම)	(1,753,081)	
උපවිත වියදම - (අඩුවීම)	(16,168,518)	(232,357,869)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය	164,705,714	

ආයෝජන ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහයන්		
පරිනෝෂක ගෙවීම්	(2,795,731)	
කාර්ය මණ්ඩල ණය හා තැන්පත් පොලී ලැබාම්	571,126	
දේපල, පිරියන හා උපකරණ මිලදී ගැනීම	(131,365,621)	
දේපල, පිරියන හා උපකරණ විකිණීම	4,805,362	
දිගුකාලීන ආයෝජන වැඩිවීම	(863,955)	
බඩා පොලී ලබාම්	33,540,449	

ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය

(96,108,369)

මුල්‍ය ක්‍රියාකාරකම් හා මුදල් ප්‍රවාහයන්

කළේපිටියේ නිම්කම් වැඩිවීම	2,406,663	
දිගුකාලීන බැරකම් අඩුවීම -	(8,136,915)	(5,730,252)
මුළු ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ගුද්ධ මුදල් ප්‍රවාහය	62,867,093	
මුදල් හා මුදල් වලට සමාන දැක්වූ වැඩිවීම	1,017,291,721	
කාලපරිවිෂේෂයේ ආරම්භයේ මුදල් හා මුදල්වලට සමාන දැක්වූ වැඩිවීම	1,080,158,814	

ගිණුම්වලට සටහන්

1. පොදු තොරතුරු

නම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (ශ්‍රී.ල.ස.ස.අ.)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (ශ්‍රී.ල.ස.ස.අ.) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා අංශයක් වන සංචාරක කාර්මාන්තයේ ප්‍රමුඛතම ආර්ථික සංවර්ධන ආයතනයයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහයෝගීතාව, නවෝත්පාදන හා විශිෂ්ටත්වය මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රව්‍ලේ දැක්මක් සහිතව විශ්වීත මෙහෙයුම් වේ.

නොතික පසුබිම්

2005 අංක 38 දුරන සංචාරක පනතේ සංස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි

ප්‍රධාන කාර්යාලයේ ලිපිනය

අංක. 80, ගාලු පාර, කොළඹ 03.

ජාතික නිවාඩු නිකේතන

පාසිකුඩා, කුවේවේලි, කළුපිටිය, බෙන්තොට, පොලොන්නරුව සහ යාල යන ප්‍රදේශීය වල

දේශීය නිවාඩු නිකේතන සේවානය

අනුරාධපුර, බණ්ඩාරවෙල, බෙන්තොට, කතරගම සහ නුවරඑළිය

2. සකස් කිරීමේ පදනම

ශ්‍රී ලංකා රාජය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතින්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇත. මූල්‍ය ප්‍රකාශනවලට බලපාන උදෑස්‍ය සාධක සඳහා තිසිළු ගැලපීමක් සිදු කර තොමතෙ.

2.1 ඉදිරිපත් භාවිත හා ව්‍යවහාරක මූදල

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල්වලින් (රු.) ඉදිරිපත් කර ඇති අතර මූල්‍ය තොරතුරු ආසන්න රුපියලට වට්ටා ඇත.

2.2 අඛණ්ඩතාවය

මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩතාවය පදනම් කරගෙන සකස් කර ඇත.

3. වත්කම් අගය කිරීම හා මිණුම් පදනම

3.1 ඉත්තෙක්ෂී / තොග

තොග පිරිවැය සහ ගුද්ධ උපලබ්ධිත අගය යන දෙකෙන් අඩු අගයට මැනිය යුතු වේ.

3.2 ක්ෂේත්‍රවීම

(අ) වත්කම්වල පිරිවැය හෝ ප්‍රත්‍යාග්‍යාලීත අගය මත සරළ මාර්ග ක්ෂේත්‍රවීම ක්ෂේත්‍ර කර ඇත.

ඉඩම්

ගොඩනගිලි

- 5% (වර්ෂ 20)

මාර්ග හා සම්බන්ධිත වැඩි

- 12.5% (වර්ෂ 08)

ඡල සැපයුම් ජලප්‍රවාහන

- 12.5% (වර්ෂ 08)

විදුලී සවිකරීම්

- 12.5% (වර්ෂ 08)

දුරකථන සවිකරීම්

- 12.5% (වර්ෂ 08)

සවිකරීම්	-	10%	(වර්ෂ 10)
මුඩු	-	10%	(වර්ෂ 10)
විවිධ උපකරණ	-	10%	(වර්ෂ 10)
පිරියන සහ යන්ත්‍රීපකරණ	-	20%	(වර්ෂ 05)
මෝටර් වාහන	-	20%	(වර්ෂ 05)
දැන්ත සැකසුම් උපකරණ	-	20%	(වර්ෂ 05)
විදුර හාන්ඩ් සහ පිගන් හාන්ඩ්	-	33 1/3%	(වර්ෂ 03)
හඳු ගැරුප්පේ රිදී හාන්ඩ්	-	25%	(වර්ෂ 04)
ඇතිරිලි	-	50%	(වර්ෂ 02)
මෘදුකාංග	-	50%	(වර්ෂ 02)
සංවර්ධන වියදම්	-	10%	(වර්ෂ 10)

ස්ථා කිරීම ආරම්භ කරන්නේ වත්කම් හාවිතයට ගැනීමට පවතින අවස්ථාවේ සිටය

(ආ) මෘදුකාංගය

MS කාර්යාලීය මෘදුකාංගය සහ බලපාන ලියාපදිංචි කිරීමට ගොදු මෘදුකාංගය මෙයට ඇතුළත් වේ.

(ඇ) ඉඩම් තක්සේරු කිරීම

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් සියලු ඉඩම් ප්‍රත්‍යාග්‍යාලය කිරීම රඟයේ තක්සේරු දෙපාර්තමේන්තුව යටතේ සිදුකරුම්න් පවතී. ප්‍රත්‍යාග්‍යාලය අවසන් කිරීමෙන් ලද නව වට්නාකම් ගිණුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරේ.

3.3 කළුබදු පදනම මත වත්කම්

(ඇ) මෙහෙයුම් කළුබදු මත ඉඩම්

රඟයට අයත් ඉඩම් හා නිවාඩු නිකේතන රඟයේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසු විධිමත් කළුබදු ගිවෙසුමකට ඇතුළු වීමෙන් මෙහෙයුම් කළුබදු පදනම මත බඳ දී ඇත.

1995 ජූලි 12 දිනැති ජනාධිපති විකුලේඩය අනුව රඟයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුව මත ඉඩම්වල වට්නාකමෙන් 4% කට (SEI / A / 4/34) සමාන අගයක් මාසික තුළු මෙයින් තක්සේරුව වෙත සැපයුම් කළුබදු පදනම්ව මෙහෙයුම් කළුබදු ආදායම ආදායම් ප්‍රකාශනයට හැඳුනා ගැනේ.

(ආ) මූල්‍ය කළුබදු

2014 මූල්‍ය වර්ෂය තුළ ලංකා බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය කළුබදු පහසුකම යටතේ අධිකාරිය මෝටර් රථ පහක් (05) ලබා ගත්තේය. කළුබදු කාලය වසර හතරකි. (මාස 48). කළුබදු වත්කම් ව්‍යායේ සාධාරණ අගය මත පදනම්ව මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන ඇත.

කළුබදු මෝටර් රථයන්හි 2016 දෙසැම්බර් 5 දිනට බාරතා අගයන් පතන පරිදි වේ.

වාහනය	වියදම	සමු. ක්ෂේත්‍රවීම්	31/12/2016 දිනට බාරතා අගය
මැරිඡුඩි ඩබල් කැබේරිරාය	6,962,441	4,293,506	2,668,935
බොයෝ නයිල්ස් වැන්ර්ප් - 03	21,155,643	11,283,010	9,872,633
බොයෝ කොරෝල්ලා කාර් රථය	6,961,311	3,712,699	3,248,612

17. සැපයුම් හා පරිභේදන හාන්සි

අයිතමය	2016 (රු.)	2015 (රු.)
සංගුහ - වියදුම්	1,678,740	1,325,074
විවිධ සැපයුම්	1,736,103	1,288,454
ආරක්ෂක වියදුම්	3,858,070	5,560,079
පිරසිදු කිරීමේ වියදුම්	4,449,547	3,018,465
ලිපිව්‍ය	3,844,893	3,421,092
දුරකථන	7,391,727	6,339,932
තැබැල් ගාස්තු හා මූද්දර ගාස්තු	3,211,009	2,522,824
විදුලී ධිල්පත්	9,380,687	8,930,247
වර්පනම් හා බලපත්‍ර	1,054,820	873,051
රක්ෂණය - ස්ථාවර වත්කම්	1,489,468	1,355,141
නඩත්තු වියදුම් ගොඩනැරීම්	1,097,622	1,117,542
නඩත්තු වියදුම් උපකරණ	4,416,584	3,971,708
ප්‍රවාරණ වියදුම්	3,579,760	1,504,397
තෙකිනික වියදුම්	505,819	1,094,650
වාහන කුලී	2,452,888	1,972,428
වාහන නඩත්තුව හා අලුත්වැකියාව	7,743,701	8,107,427
ධිල්පත්	972,303	864,940
බොල් හා අඩමාන ණය වෙන් කිරීම	1,279,718	1,159,988
එකතුව	60,143,458	54,427,441

18. අලෝචිත වියදුම්

අයිතමය	2016 (රු.)	2015 (රු.)
සබඩුනමය සම්ක්ෂණය	1,307,420	1,177,100
හෝටල් වර්ගිකරණ වියදුම්	5,047,293	8,681,780
විදෙස් ගමන් වියදුම්	3,773,006	2,436,145
මුදණ වියදුම් හා ප්‍රකාශන වියදුම්	1,000,655	1,544,193
සම්මත්තාන හා සම්බන්ධ වියදුම්	38,267,286	4,776,166
ජාත්‍යන්තර සංවිධාන බලපත්‍ර වියදුම්	8,265,645	9,610,058
පරා සඩුතා	1,757,244	1,303,575
ජාතික සංවාරක ආයෝජන එකකය	1,032,099	1,273,925
සේවක පුහුණුව / උපදේශන සේවා	2,575,328	763,856
පොත් හා වාර ප්‍රකාශන	278,480	643,073
තාක්ෂණය හා සන්නිවේදන උපකරණ නඩත්තු වියදුම්	9,239,875	9,201,883
කළේපිටිය වියදුම්	1,171,908	795,420
යාල වන නියුත්තන ව්‍යාපෘති වියදුම්	235,354	329,548
කුවිවෙශ්‍ය ව්‍යාපෘති වියදුම්	-	28,067
නව තීප්‍යම් සංවර්ධන ව්‍යාපෘති	866,301	-
සංවර්ධන වියදුම් ජා.නි.නි	42,235	-
පවත්ධන සහ ප්‍රවාරණ වියදුම්	11,308,588	-
එකතුව	86,168,720	42,564,789

19. වෙනත් වියදුම්

අයිතමය	2016 (රු.)	2015 (රු.)
අධ්‍යක්ෂ මණ්ඩල දුම්නා	620,000	329,500
විගණන ගාස්තු	806,785	699,890
ආර්ථික සේවා ගාස්තු	-	289,446
විභිතමය වාසි/පාඩු	-	1,275
එකතුව	1,426,785	1,320,112

20. මූල්‍ය පිරවාය

අයිතමය	2016 (රු.)	2015 (රු.)
මූල්‍ය ගාස්තු	2,639,989	3,271,216
බඳකු ගාස්තු	137,561	92,274
එකතුව	2,777,550	3,363,490

මූදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා වූ සටහන්**21. කාලපරිච්ඡේදය අවසානයේ මූදල් සහ මූදල්වලට සමාන දැක හි සංස්කීර්ණය**

බඳකු සහ අතැයි මූදල් (ඹ.ලං.සං.අ)

1,080,127,118

බඳකු සහ අතැයි මූදල් - කළේපිටිය ව්‍යාපෘතිය

31,695

1,080,158,814**22. ආරම්භක මූදල් ගේෂය**

මූදල් ගේෂය - 2016.01.01 දිනට (ඹ.ලං.සං.සං.අ)

1,017,260,026

මූදල් ගේෂය - 2016.01.01 දිනට - කළේපිටිය ව්‍යාපෘතිය

31,695

2016.01.01 දිනට මූදල් ගේෂය**1,017,291,721**

නිකේතන මෙහෙයුම් සාරාංශය
2016 දෙසැම්බර් 31 අවකන් වන කාල සීමාව සඳහා

	2016 (රු.)	2015 (රු.)
දේශීය සංචාරක නිකේතන		
කතරගම	(2,671,177)	(3,067,262)
නුවර එළිය	(2,554,366)	(5,997,379)
බණ්ඩීරවෙල	(2,188,086)	(870,483)
අනුරාධපුරය	(3,126,060)	(6,485,628)
අනු එකතුව	(10,539,689)	(16,420,753)
ජාතික නිවාඩු නිකේතන		
බෙත්තොට	21,944,985	16,927,929
පොලොන්නරුව / ගිරිතලේ	3,003,045	3,021,836
කල්කඩා	(18,308,620)	(15,921,528)
අනු එකතුව	6,639,409	4,028,237
අතිරික්තය (නිගය)	(3,900,279)	(12,392,516)

දේශීය නිවාඩු නිකේතනය - කතරගම
2016 දෙසැම්බර් 31 අවකන් කාලපරිච්ඡය සඳහා
ආදායම් ප්‍රකාශනය

	සටහන	2016 (රු.)	2015 (රු.)
Restaurent අලෙවිය		9,572,624	8,286,472
අඩු කළා: විකුණුම් පිරිවිය		4,957,953	5,436,363
එම ආදායම		4,614,672	2,850,109
කාමර අලෙවිය		13,875,017	13,016,184
වෙනත් ආදායම්		520	8,324
එම ලාභය		18,490,209	15,874,617
අඩුකළා: ආයතන හා පරිපාලන වියදම්		17,338,641	15,145,028
ස්ථාවරිම්		3,822,744	3,796,852
අතිරික්තය/(නිගය)		(2,671,177)	(3,067,262)
ආයතනික හා පරිපාලන වියදම්			
වැටුප් හා දීමනා		7,298,494	6,748,309
අතිකාල ගෙවීම්		398,228	432,617
සේ.අ.අ දායකත්වය		770,751	431,381
සේ.නා.අ දායකත්වය		154,150	86,276
සේවක සුඩකාධන සහ සංග්‍රහ වියදම්		461,136	366,853
සේවක ආහාර වියදම්		579,911	213,500
ගමන වියදම් - දේශීය		-	3,060
සේවක නිල ඇඳුම්		168,540	103,318
පිරිසිදු කිරීම් සැපයුම්		103,741	185,786
විවිධ සැපයුම්		144,588	171,860
ආරක්ෂක වියදම්		1,386,030	1,002,310
පිරිසිදු කිරීමේ ගාස්තු		1,689,168	1,446,106
පුරකරීන		134,340	137,094
ලිපිදුව්		102,834	94,632
තැපැල් ගාස්තු හා මූල්දර ගාස්තු		56,855	57,355
ලිපුල් ඩිල්පත්		1,372,046	1,396,620
වර්පනම් හා බලපත්‍ර		23,728	35,657
රක්ෂණ ස්ථාවර වත්කම්		2,789	3,501
රෝල සේලීම් වියදම්		516,308	485,350
නඩත්තු වියදම් ගොඩනැගිලි		107,659	213,955
නඩත්තු වියදම් උපකරණ		115,036	112,787
ප්‍රවාහන හා නාණ්ඩ පැටවීම් ගාස්තු		-	300
බැංකු ගාස්තු		2,000	6,500
වාහන නඩත්තුව හා අලුත්වැඩියා		51,780	57,581
පොත් හා වාර්සගරා		13,618	9,772
පැමිණීමේ දරයැන්වීම්		467,059	224,740
අර්ථීක සේවා ගාස්තුව		-	42,483
එම ඩිල්පත්		1,217,851	1,075,325
එකතුව		17,338,641	15,145,028

නාභාගම - අනුරාධපුරය
ආදායම් ප්‍රකාශනය
2016 දෙසැම්බර් 31 අවසන් කාලපරිච්ඡය සඳහා

සටහන	2016 (රු.)	2015 (රු.)
නොෂනාගාර විකණුම්	3,698,440	1,922,547
අඩු කළා : අමෙවි පිරිවය	1,874,598	1,283,203
එම ආදායම	1,823,842	639,343

කාමර අමෙවි	4,632,925	2,583,066
වෙනත් ආදායම්	0	-
අනු එකතුව	4,632,925	2,583,066

එම ලාභය	6,456,767	3,222,409
----------------	------------------	------------------

අඩු කළා: පර. නා ආය. වියදම්	8,033,399	8,425,905
ක්‍රීඩාවලීම්	1,549,428	1,282,133
අතිරේක්තය / (නිශාය)	(3,126,060)	(6,485,628)

පරිපාලන හා ආයතනික වියදම්

වැටුප් භා දීමනා	3,018,549	3,650,597
අතිකාල ගෙවීම්	108,918	37,175
සේ.අ.අ - දායකත්වය	316,695	246,247
සේ.නා.අ - දායකත්වය	63,339	49,250
සේවක සූඛසාධන / සංගුන දේශීය	393,459	258,060
සේවක ආහාර	1,056	21,450
ගමන් වියදම් - දේශීය	-	3,700
සේවක තීම ඇදුම්	59,805	64,156
පිරිසිදු කිරීම් සැපයුම්	73,582	43,481
විවිධ සැපයුම්	88,833	97,181
ආරක්ෂක වියදම්	1,081,008	1,064,807
පිරිසිදු කිරීමේ ගාස්තු	1,239,607	1,484,742
දුරකථන	35,641	56,195
ලිපිග්‍රව්‍ය	171,102	94,930
තැපැල් ගාස්තු හා මුද්දර	46,685	38,075
විදුලිය	671,857	575,843
වර්පනම් හා බලපත්‍ර	100,194	95,185
රක්ෂණ ස්ථාවර වත්කම්	10,155	4,191
රෙදු සේදුම්	119,696	69,562
නඩත්තුව - ගොඩනැගිලි	55,991	44,403
නඩත්තුව - උපකරණ	51,007	23,224
ප්‍රවාහනය හා නාත්‍ය පැවතීම	6,210	29,933
බැංකු ගාස්තු	3,625	9,375
වාහන නඩත්තුව හා අලුත්වැඩියා	81,390	41,049
පොත් හා වාරසගරා	15,851	13,880
පැමීණීමේ දුරගත්වීම්	154,315	94,455
පලය	64,831	203,109
ආර්ථික සේවා ගාස්තුව	-	11,651
එකතුව	8,033,399	8,425,905

ජාතික නිවාඩු නිකේතනය - බෙන්තොට
ආදායම් ප්‍රකාශනය
2016 දෙසැම්බර් 31 අවසන් කාලපරිච්ඡය සඳහා

සටහන	2016 (රු.)	2015 (රු.)
කාමර අමෙවිය	-	7,500
කුමරු ඇගුම් ප්‍රකාශනය	32,351,735	29,934,688
අනු එකතුව	38,299,261	34,136,371

අඩු කළා: පර. නා ආය. වියදම්	12,043,038	12,754,438
ක්ෂේවීම්	4,311,238	4,454,004
අතිරේක්තය / (නිශාය)	21,944,985	16,927,929

පරිපාලන හා ආයතනික වියදම්

වැටුප් භා දීමනා	5,898,824	6,213,447
අතිකාල ගෙවීම්	74,306	133,660
සේ.අ.අ - දායකත්වය	638,351	421,930
සේ.නා.අ - දායකත්වය	127,670	84,386
සේවක සූඛසාධන / සංගුන දේශීය	447,950	451,525
සේවක ආහාර	766	200
ගමන් වියදම් - දේශීය	10,875	3,043
සේවක තීම ඇදුම්	60,080	84,386
පිරිසිදු කිරීම් සැපයුම්	67,954	69,396
විවිධ සැපයුම්	1,869,468	1,464,015
ආරක්ෂක වියදම්	48,803	31,879
පිරිසිදු කිරීමේ ගාස්තු	96,707	99,434
දුරකථන	46,800	47,393
ලිපිග්‍රව්‍ය	1,698,408	2,589,167
තැපැල් ගාස්තු හා මුද්දර	122,028	106,206
විදුලිය	2,579	3,177
රක්ෂණ ස්ථාවර වත්කම්	90,000	120,000
රෙදු සේදුම්	171,959	392,474
නඩත්තුව - ගොඩනැගිලි	147,301	98,980
නඩත්තුව - උපකරණ	11,630	7,586
ප්‍රවාහනය හා නාත්‍ය පැවතීම	4,055	3,750
බැංකු ගාස්තු	780	5,080
වාහන නඩත්තුව හා අලුත්වැඩියා	22,540	20,020
පොත් හා වාරසගරා	383,205	218,539
පැමීණීමේ දුරගත්වීම්	-	84,766
එකතුව	12,043,038	12,754,438

අතිකාල දීමනා	3.44	2.86	17
සේ.අ.ආ	6.81	7.09	(4)
සේ.නා.ආ	1.36	1.41	(4)
කාරුය මණ්ඩල සූඩ සාධනය (සේවක රක්ෂණ ඇතුළුව)	17.33	17.70	(2)
දේශීය ගමන් වියදම්	0.79	0.52	34
සංග්‍රහ වියදම්	1.58	1.67	(6)
සේවක තීම ඇඳම්	0.79	0.30	62
විවිධ සැපයුම්	2.18	1.74	20
ආරක්ෂක ගාස්තු	4.40	3.86	12
පිරසිඳු කිරීම්	3.80	4.44	(17)
ලිපිදුවන	4.55	3.84	16
මුද්‍රණය සහ ප්‍රකාශනය	2.50	1.00	60
දුරකථන, ගැක්ස්, විශුන් තැපෑල සහ අන්තර්ජාලය	7.92	7.39	7
තැපැල් ගාස්තුව හා මුද්දර ගාස්තු	3.03	3.21	(6)
විදුලිය	12.38	9.38	24
ගාස්තු සහ බලපත්‍ර	1.05	1.05	-
රක්ෂණ ස්ථාවර වත්කම්	2.00	1.49	26
නඩත්තු ගොඩනැවීම් වියදම්	3.60	1.10	69
නඩත්තු උපකරණ වියදම්	3.19	4.42	(39)
පොදු ප්‍රවාරණය	2.70	3.58	(33)
බඳකු ගාස්තු	0.13	0.14	(8)
නෙත්තික ගාස්තු	1.50	0.51	66
නඩත්තු කිරීම, ඉන්ධන සහ වාහන අමුත්වැසිය කිරීම	8.00	7.74	3
මුළු කළුබද සහ පොලී	2.60	2.64	(2)
වාහන කළු	2.20	2.45	(11)
මණ්ඩලික සාමාජිකත්ව දීමනාව	0.55	0.62	(13)
ප්‍රභූතු උපදේශන සේවා	2.69	2.58	4
පොත් සහ වාර ප්‍රකාශන	0.55	0.28	49
විගණන ගාස්තු	0.79	0.81	(3)
ජාරීගෝපීක ගෙවීම්	11.85	4.84	59
පැවැතිමේ දීරි දීමනා	3.58	2.63	27
ජල බිල්පත් ගාස්තු	1.05	0.97	8
ආර්ථික සේවා ගාස්තු	0.80	-	100
ආච්‍රයම් බදු	19.60	18.52	6
සේ.අ.ආ. සහ සේ.නා.ආ. (2006 ජනවාරි සිට 2016 ප්‍රති දක්වා)	65.93	-	100
තාක්ෂණ නඩත්තු වියදම් සහ දුන්ත සැකසුම් / තොරතුරු	8.40	9.24	(10)
එප එකතුව	284.74	200.04	30
මුළු එකතුව	391.40	273.13	30



විශාලකාධීපති දෙපාර්තමේන්තුව
කණකකාය්චාරෝ තෘපති තිශ්‍යාකළම්
AUDITOR GENERAL'S DEPARTMENT



ඩැයු අංශය
ඡැනු තිං.
My No.

විද්‍යුත්/ස්/චේතල් විවිධ මූල්‍ය තිං.
Your No.

1/16/01

දිනය
තික්ති
Date

2018 පෙබරවාරි/දින

සභාපති

ශ්‍රී ලංකා සංඝාරක සංවර්ධන අධිකාරීය.

ශ්‍රී ලංකා සංඝාරක සංවර්ධන අධිකාරීය 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනන් 14(2) (සි)වගන්තිය ප්‍රකාර විශාලකාධීපති වාර්තාව

ශ්‍රී ලංකා සංඝාරක සංවර්ධන අධිකාරීය 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය හත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මූදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනන් 13(1) වගන්තිය සහ 2005 අංක 38 දරන සංඝාරක කටයුතු පනන් 20 වගන්තිය සමග සංයෝගීනව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආයෝගීක ව්‍යවස්ථාවේ 154(1) වායුවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනන් 14(2) (සි) වගන්තිය ප්‍රකාර අධිකාරීය වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යුයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවල දැක්වේ. මුදල් පනන් 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක 2018 ජනවාරි 17 දින අධිකාරීය සභාපති වෙත නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රම්තිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වාංච හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවඳා ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වෙත පිළිය අවශ්‍යවන ඇත්තාතර පාලනය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

දුත්තරිතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාවනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ජේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ආදායම් ප්‍රකාශනයේ හා ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව ක්වර හෝ ගැලුණීමේ කිරීමේ අවශ්‍යතාවයක් තිබූවේ දැක් තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාවනය

මෙම වාර්තාවේ 2.2 ජේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනම් සැපයීමට ප්‍රමාණවත් සහ උච්ච විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරික්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 2

මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ගෙවූ ආදායම් බුදු ලෙස රු.19,701,609 ක් දක්වා තිබූණද සමාගේවිත විරෝධයේ මුදලින් ගෙවා තිබූ ආදායම් බද්ධ රු.12,336,843 ක් වූයෙන් රු.7,364,766 ක වෙනසක් නිරුපණය විය.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3

(i) ප්‍රමිතයේ 44 ජේදය ප්‍රකාරව, ආයතනය විසින් ප්‍රවර්තන කාලපරිච්චයට බලපෑමක් ඇති කළ හැකි ගිණුම්කරණ ඇස්කමේන්තුවික වෙනස්වීමක ස්වභාවය හා අය මූල්‍ය ප්‍රකාශනවල ගෙවීම් කළ යුතුය. එහෙන් 2015 වර්ෂය සඳහා ඇස්කමේන්තු කළ සංවාරක සංවර්ධන බුදු මුදල ඉක්මවා ලැබූ රු.7,285,607 ක මුදල ප්‍රමිතය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල ගෙවීම් කර නොතිබුණි.

(ii) ප්‍රමිතයේ 47 ජේදය ප්‍රකාරව, සූරිව කාල පරිච්චේද වැරදි ඒවා සොයා ගැනීමෙන් පසුව නිකුත් කිරීම සඳහා අනුමත කරන පලමු මූල්‍ය ප්‍රකාශන කටවිලයෙහි වරද සිදු වූ කාලපරිච්චය සඳහා ඉදිරිපත් කර ඇති සංස්කීර්ණතමක අයන් නැවත ප්‍රකාශ කිරීම (Restated) තුළින් නිවැරදි කළ යුතු වූවන් 2015 වර්ෂය වෙනුවෙන් ගෙවීය යුතු ආදායම් බුදු රු.2,589,072 ක් සම්බන්ධයෙන් එමලය කෙටුවනු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7

ප්‍රමිතයේ 49 ජේදය ප්‍රකාරව, දේපල පිරියන හා උපකරණ ප්‍රත්‍යාගණනය කරන්නේ නම් ආදාළ වන්කම අයන් කාණ්ඩයේ සියලුම දේපල, පිරියන හා උපකරණ ප්‍රත්‍යාගණනය කළ යුතුය. එසේ වූවන්, අධිකාරිය සනු සියලුම ඉඩම සහ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීමක් නොරව ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල පමණක් 2008 වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කර රු.මිලියන 1,378 ක් වූ ප්‍රත්‍යාගණන අය මූල්‍ය ප්‍රකාශවල දක්වා තිබූණි. අනෙකුත් ඉඩම හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය නොකිරීම නියා අධිකාරියේ ඉඩම හා ගොඩනැගිලිවල සාධාරණ අය මූල්‍ය ප්‍රකාශවලින් පිළිසිඳු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 8

(i) ප්‍රමිතයේ 44 ජේදය ප්‍රකාරව, ප්‍රධානයක් ලෙස ගුදනාගන්නා අය වාර්තා කරන දිනට ඇති ප්‍රවර්තන බැඳීම පියවීම පිළිස අවශ්‍ය වියදීම වල භාඳම ඇස්කමේන්තුව විය යුතුය. තකසේ වූවද, ආයතනය රු. 4,845,979 ක බොල් තුළ සහ අඩුමාන ණය වෙන් කිරීමේදී ගෙයැගැනී වයස් විසිලේෂණයන් පමණක් සලකා බලා ඇති අතර කොට්ඨල කොට්ඨල ගෙෂයන් පිළිබඳ සලකා බලා නොතිබුණි.

3



2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම්

පහත දැක්වෙන විෂයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම් භේත්‍රුවන් එම විෂයන් සතුවූ ආයතනයක ලෙස සංනිරික්ෂණය කිරීමට හෝ සත්‍යක්ෂණය කිරීමට නොහැකි විය.

අයිතමය

වටිනාකම

ඉදිරිපත් නොකළ සාක්ෂි

රු

(අ) ආයෝජන	55,570,268	ආයෝජන සහනික හෝ සනාථ කිරීමේ වෙනත් ලිඛිත සාක්ෂි
(ආ) කොට්ඨාසීය	152,421,620	ශේෂ සනාථ කිරීමේ ලිපි
(ඇ) දේපල පිරියන හා උපකරණ	2,735,922,843	වත්කම ලේඛනය, හිමිකම ඔස්පු / අයිතිය තහවුරු කිරීමේ වෙනත් ලේඛන
	2,943,914,731	

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරික්ෂණ කරනු ලැබේ.

- (අ) ලැබිය යුතු වෙළඳ සය ගැනී ගේෂයන් රු.5,070,248 ක් වර්ෂ 4කට වැඩි කාලයක් ද රු.2,633,997 ක් වර්ෂ 3කට වැඩි වර්ෂ 4කට අඩු කාලයක් ද රු.7,260,519 ක් වර්ෂයකට වැඩි වර්ෂ 3කට අඩු කාලයක් සහ රු.30,365,685 ක් වර්ෂයකට අඩු කාලයක් සහිත හිහි ගේෂවලින් සමන්විත වී තිබුණි.
- (ආ) එකතුව රු.8,348,414 ක් ඩු විවිධ කොට්ඨාසීයන් තුළ ඇතුළත් රු.2,888,105 ක් වර්ෂ 4කට වැඩි කාලයක් ද රු.3,572,047 ක් වර්ෂයකට වැඩි වර්ෂ 4කට අඩු කාලයක් ද රු.1,888,262 ක් වර්ෂයකට අඩු කාලයක් ද සහිත හිහි ගේෂවලින් සමන්විත වී තිබුණි.

6

- (ඇ) පාසිකුඩා පල්දේරු සේවා නඩත්තු අයකිරීම් සඳහා ලැබිය යුතු රු.6,945,855 ක් වර්ෂ 3 කට වැඩි කාලයක්ද, රු.37,117,725 ක් වර්ෂයකට වැඩි වර්ෂ 3 කට අඩු කාලයක් සහ රු.34,032,995 ක් වර්ෂයකට අඩු කාලයක් සහිත හිහි ගේෂ වලින් සමන්විත වී තිබුණි.

- (ඈ) පාසිකුඩා ජල පරිභෝජන කොට්ඨාසීයන්ගෙන් අයවිය යුතු වර්ෂ 3 ට වැඩි ගේෂය රු.3,295,560ක්ද වර්ෂයකට වැඩි වර්ෂ 3 කට අඩු ගේෂය රු.5,029,290 ක්ද වර්ෂයකට අඩු ගේෂය රු.2,922,314 ක්ද වී තිබුණි.

- (ඉ) විවිධ කොට්ඨාසීයන්ට ගෙවිය යුතු රු.193,181ක ගේෂයන් වර්ෂ 3 ඉක්ම වූ මූල්‍ය හිමි ගේෂය රු.176,063 ක් විය.

- (ඊ) තැන්පතු හා වෙනත් ගෙවිය යුතු ගේෂ ලෙස දක්වා තිබු රු.40,895,614 ක වටිනාකමින් රු. 6,446,012 ක් වර්ෂ 3 ට වැඩි වර්ෂ 4 ට අඩු කාලයක් සහ රු. 9,120,936 ක් වර්ෂ 4 ට වැඩි කාලයක් සහිත ගෙවිය යුතු රු.40,895,614 ක් වර්ෂ 4 ට අඩු ගේෂයන් සහිත සමන්විත වී තිබුණි.

2.4 නීති රිති, රෙගුලාසි සහ කළමනාකරණ නීත්‍යවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරික්ෂණය විය.

නීති රිති, රෙගුලාසි වලට යොමුව අනුකූල නොවීම්

- (අ) 2005 අංක 38 දරන සංචාරක කටයුතු ප්‍රකාශිත සහ සංචාරක සංචාරක ප්‍රමේණයක් පනතේ IV පරිවිණ්දයේ 26(1) උප ඇතුළත කරගෙන යා හැකි සංචාරක කටයුතු, වගන්තිය වාණිජා සහ වෙනත් කටයුතු නියම කරමින් නියෝග සාදා නොතිබුණි.

- (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- (ඊ) මුදල් රෙගුලාසි 169(2) වෙක්සත් උපලබාධිවලට පෙර සේවා සපයා තිබීම හේතුවෙන් රු.585,221 ක් වටිනා වෙක්සත් 21 කට අභ්‍යන්තර මුදල් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.



(II) මූදල් රෙගුලාසි 757

වට්තිනාකම රු.1,880,781 ක් වූ ප්‍රස්ථකාල පොත් සම්බන්ධයෙන් සම්ක්ෂණයක් සිදුකර නොතිබුණි.

(III) මූදල් රෙගුලාසි 757 (2)

වත්කම සම්ක්ෂණ වාර්තා අනුව, භාණ්ඩ 67 ක අතිරික්තතා හා භාණ්ඩ 133 ක උග්‍රහාගෙන තිබුණු ඒ සම්බන්ධයෙන් මූදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(අ) 2003 ජූනි 02 දිනැති අංක පිරිසි 12 දරන මානව සම්පත් කළමනාකරණයට අදාළ නීති හා රාජ්‍ය ව්‍යාපාර වත්තලේඛයේ 9 රෙගුලාසි පිළිබඳ සියලු කරුණු ඇතුළත් මානව පරිවිශේෂයේ 9.14.1 හා 9.14.2 වගන්ති සම්පත් කළමනාකරණය පිළිබඳ අත්පොතක් පිළියෙළ කර භාණ්ඩාගාර ලේකම්ගේ එකඟතාවය සහිතව පාලක මණ්ඩලය විසින් අනුමත කළ යුතු ව්‍යවත්, අධිකාරිය එම අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.373,897,908 ක අතිරික්තයක් වූ අතර, එම අනුරුපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 308,312,524 ක් ව්‍යුයෙන් ඉකුත් වර්ෂය හා සැසදීමේදී මූල්‍ය ප්‍රතිඵලයයි රු. 65,585,384ක වර්ධනයක් විය. අපගමන බුදු ආදායම රු.54,166,025 කින් සහ සංවාරක සංවර්ධන බුදු ආදායම රු.36,651,648 කින් වැඩි විම ඉහත මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතු වූ තිබුණි.

සමාලෝචන වර්ෂය හා ඉකුත් වර්ෂ 4ක මූල්‍ය ප්‍රතිඵල විශ්‍ය කිරීමේදී 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් සිදුවී තිබුණි. එහෙත් 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේදී මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහිමික් සිදුවී තිබුණු අතර නැවතන් සමාලෝචන වර්ෂයේදී එය

වර්ධනය වූ තිබුණි. කෙසේ වුවද, මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිග්‍රීමික හා ජ්‍යෙම නොවන වත්කම සඳහා වූ ක්ෂේර සහ රාජ්‍ය බුදු නැවත ගැලපීමේදී 2012 වර්ෂයේදී රු.286,603,801ක් වූ අධිකාරියේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වූ සමාලෝචන වර්ෂයේදී රු.527,420,576 ක් වූ තිබුණි.

3.2 විශ්‍යාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචන වර්ෂයේදී අධිකාරියේ ආදායම රු.මිලියන 678 ක් වූ අතර ඉකුත් වර්ෂයේදී එය රු.මිලියන 545 ක් ව්‍යුයෙන් ආදායමේහි සියලු 24.4 ක වර්ධනයක් පෙන්වුම් කෙරුණි. එසේම, ඉකුත් වර්ෂයේ සංවාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කර තිබුණු රු. මිලියන 236 සමග සැසදීමේදී සමාලෝචන වර්ෂය තුළදී ඒ සඳහා රු.මිලියන 294 ක් වැය කර තිබු අතර ඒ අනුව වියදමේහි සියලු 24.6 ක ඉහළයාමක් පෙන්වුම් කෙරුණි.

3.3 ආයතනයට එරෙහිව හා ආයතනය විසින් ආරම්භකර ඇති නෙත්තික සිද්ධි

රජයේ දේපල අයුතු පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකාරිය විසින් බාහිර පුද්ගලයන් 11 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු ගොනු කර තිබුණු අතර බාහිර ආයතන හා පුද්ගලයන් විසින් ආයතනයට එරෙහිව අධිකරණයේ නඩු 08 ක් ගොනුකර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසංධිය

2005 අංක 38 දරන සංවාරක කටයුතු පනතේ පරමාර්ථ පහත සඳහන් පරිදි වේ.

(අ) ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ සහ විදේශීයන්හිදී සංවාරක හා වාරිකා ගමනාන්තයක් වශයෙන් දියුණු කිරීම.

(ආ) වාරිකා හා සංවාරක කරමාන්තයට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් සම්පාදිත ප්‍රතිපත්ති ඇතුළත, මෙම ක්ෂේත්‍රයට අදාළව සංවාරක කටයුතු විෂයය හාර අමාත්‍යවරයා හට උපදෙස් දීම.



- (ඇ) සංචාරක හා වාරිකා ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව සංචාරනය කිරීම, ප්‍රවර්ධනය කිරීම හා අලෙවි කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සහ විදේශීයන්හි සිදු කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංචාරනය කාර්යාලයට මග පෙන්වීම.
 - (ඇ) මානව සම්පත් ප්‍රභුණු කිරීමේ කටයුතු සහ සංචාරනය කටයුතු හාර ගැනීම, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට මග පෙන්වීම.
 - (ඉ) ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංචාරනය කිරීමට සහ ව්‍යාප්ත කිරීමට දායකත්වයක් ලබා දීමේ අරමුණින්, සංචාරක කරමාන්තය සහ වාරිකා පිළිබඳ ව්‍යාපාරක ක්ෂේත්‍ර නාංචාලීමට කටයුතු කිරීම.
 - (ඊ) සත්කාරක සේවා පිළිබඳ කරමාන්තයද ඇතුළුව, ප්‍රමාණවත්, ආකර්ෂණීය සහ කාර්යක්ෂමව සංචාරක සේවා දැරිය හැකි ආකාරයෙන් වැඩි දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
 - (උ) සංචාරක කරමාන්තය හා ඒ ආශ්‍රිත වෙනත් කරමාන්තවලට අදාළව දේශීය වෙනත් කරමාන්තවලට අදාළව, දේශීයට හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිත වැඩි දියුණු කිරීම, බලාත්මක කිරීම හා පවත්වා ගෙන යාම සංචාරක ව්‍යාපායකයන්ට බලපත් ලබා දීම සහ බලය ලබා දීම.
 - (ඌ) සංචාරක කරමාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ ඒ කරමාන්තයට සම්බන්ධීත ප්‍රවර්ධනාන්තක කටයුතු සහ ප්‍රභුණු කටයුතුවලට සහභාගිවීමට පොද්ගලික අංශයේ තැනැත්තන් සහ ප්‍රදේශ මණ්ඩල දිරිමත් කිරීම.
 - (ඍ) ඉහත පරමාර්ථ සියල්ලම හෝ ඉන් කිසිවක් මුදුන්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන හෝ හිතකර වන වෙනත් සියලු ත්‍රිය සිදු කිරීම.
- පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
- (i) පරිජියන් සංඛ්‍යාත සඳහා යාල පලවුහා වන ඒවා ප්‍රදේශයෙන් අධිකාරිය වෙත පවරාගන්නා ලද ඉඩම් අක්කර 510 කට ආයතන ප්‍රමාණයකින් සමාලෝචන වර්ෂය අවසාන වන විටත් ඉඩම් අක්කර 50කට අඩු ප්‍රමාණයක් සංචාරනය කිරීමට කටයුතු කර නිවැළි.
 - (ii) සංචාරක සංචාරනය කටයුතු සඳහා යාල පලවුහා වන ඒවා ප්‍රදේශයෙන් අධිකාරියට පවරාගෙන ඇති හෙක්වයාර 448.3 ක භූමියෙන් සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ආයෝජකයන් වෙත බඳු පදනම මත ලබා දී නිවැළේ හෙක්වයාර 26.8 ක් පමණි.
 - (iii) නියැදි පරික්ෂාවකට අනුව, තානායම 56 ක් හා අක්කර 6,495 ක වපසරියක් සහිත ඉඩම් කැබලි 166 ක් ආයතනයට පවරා ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර නිවැළුද, සමාලෝචන වර්ෂය අවසානය දක්වා පවරාගෙන නිවැළේ කොටසක් පමණි.

- (ii) වාර්ෂික ත්‍රියකාරී සැලැස්මට අනුව වර්ෂය තුළ ත්‍රියකාත්මක කිරීමට අපේක්ෂිත ත්‍රියකාරකම 54 ක් අතුරින් වර්ෂය තුළ ත්‍රියකාත්මක කර නිවැළේ ත්‍රියකාරකම 49 ක් හෙවත් සියයට 91ක් පමණි. වර්ෂය තුළ ආරම්භ කළ ව්‍යාපානි සඳහා වෙන්කළ මුදලීන් සියයට 10 කට වඩා අඩුවෙන් වැය කළ ව්‍යාපානි 3 ක්ද, සියයට 50කට වඩා අඩුවෙන් වැය කළ ව්‍යාපානි 3 ක්ද නිරීක්ෂණය විය. වාර්ෂික ත්‍රියකාරී සැලැස්මේ උපායමාර්ග 7 ක් යටතේ ව්‍යාපානි ඉටු කිරීම පිළිස රු.මිලියන 687.62 ක් වෙන් කර නිවැළද වර්ෂය තුළ වැයකර නිවැළේ රු.මිලියන 355.99 ක් හෙවත් සියයට 52ක් පමණි.
- (iii) ත්‍රියකාරකම 18 ක් සඳහා වෙන්කර නිවැළු රු.මිලියන 158.80ක් කිසිදු මුදලක් වැය කර නොනිවැළද 2016 දෙසැම්බර් 31 දිනට එකී ත්‍රියකාරකම්වල හොතික කාර්යාධිනය සියයට 05 සිට සියයට 100 දක්වා පරාසයක දක්වා නිවැළි.

4.2 කළමනාකරණ ත්‍රියකාරකම්

(අ) ඉඩම් හා දේපල කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) වර්ෂ කිහිපයකට පෙර ත්‍රිකුණාමලය කුවිවෙළි ප්‍රදේශයෙන් අධිකාරිය වෙත පවරාගන්නා ලද ඉඩම් අක්කර 510 කට ආයතන ප්‍රමාණයකින් සමාලෝචන වර්ෂය අවසාන වන විටත් ඉඩම් අක්කර 50කට අඩු ප්‍රමාණයක් සංචාරනය කිරීමට කටයුතු කර නිවැළි.
- (ii) සංචාරක සංචාරනය කටයුතු සඳහා යාල පලවුහා වන ඒවා ප්‍රදේශයෙන් අධිකාරියට පවරාගෙන ඇති හෙක්වයාර 448.3 ක භූමියෙන් සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ආයෝජකයන් වෙත බඳු පදනම මත ලබා දී නිවැළේ හෙක්වයාර 26.8 ක් පමණි.
- (iii) නියැදි පරික්ෂාවකට අනුව, තානායම 56 ක් හා අක්කර 6,495 ක වපසරියක් සහිත ඉඩම් කැබලි 166 ක් ආයතනයට පවරා ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර නිවැළුද, සමාලෝචන වර්ෂය අවසානය දක්වා පවරාගෙන නිවැළේ කොටසක් පමණි.



- (ආ) තුවර්ලිය නිවාඩු නිකේතනයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රු.1,166,349 ක මුදලක් ගෙවා තිබුණු අලුත්වැඩියා කටයුතු නිසි පරිදි සිදු කළ බවට සහතිකයක් ලබා දී නොතිබූ අතර කරන ලද අලුත්වැඩියා කටයුතු ගිවිසුම් ප්‍රකාරව සිදු කර නොතිබූ බව විගණන සෝදියි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
- (ඇ) බණ්ඩාරවල නිවාඩු නිකේතනය පිහිටා ඇති අක්කර 22 රුඩී 1 පර්වස් 17.23 ක තුම් ප්‍රමාණය අධිකාරිය වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබූ අතර නිකේතන තුම්යේ ඇති මිල අඩික ඉහළ විනාකීන් යුත් ගස් 200 ක් පමණ ඉන්වෙන්ට්‍රිගත කර සුරක්ෂිත කිරීමට කටයුතු කර නොතිබූ.
- (ඈ) ශ්‍රී ජයවර්ධනපුර කේටවේ පිහිටි අක්කර 11 රුඩී 03 පර්.13 ක ඉඩමක් අත්පත් කර ගැනීම වෙනුවෙන් 2015 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරියට රු.65,104,138 ක් ගෙවා තිබුණු ද ඉඩම පවරා ගෙන නොතිබුණු අතර 2017 වර්ෂයේදී නැවත අධිකාරියට එම මුදල් ආපසු ලබා දී තිබූ. එසේ වූවද, මෙම ඉඩමෙහි ආරක්ෂණ වියදුම් සඳහා රු.843,772 ක් හා ඉඩමේ මායිම වැට, ලදු කැලු පුද්දී කිරීම, නාම ප්‍රවරු සවි කිරීම සහ ඉඩම් සැලැයුමේ පිටපතක් ලබා ගැනීම සඳහා රු.551,155 ක් අධිකාරිය විසින් වැයකර තිබූ.
- (ඉ) පාසිකුඩා නිවාඩු නිකේතනයේ පල්දේරු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා සේවා සපයනු ලබන ආයතනයක් සමග ගිවිසුමකට එළඹ තිබුණු අතර, ඒ අනුව සේවය ලබාගත් සේවල් වලින් අයකරනු ලබන ගාස්තුව මාසයක් ඇතුළත සේවා සපයන ආයතනය වෙත ගෙවිය යුතු වේ. එසේවූවද, සමාලෝචන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 දිනට ඉහත කි සේවය සඳහා සේවල් වලින් ලැබිය යුතු මුදල රු.78,096,574 ක් හා සේවා සපයන ආයතනයට ගෙවිය යුතු මුදල රු. 86,305,593 ක් වූයෙන් රු.8,209,019ක වෙනසක් නිරීක්ෂණය වූ අතර එම වෙනසට හේතු අනාවරණය නොවිය.

තවද සේවා සපයන ආයතනයෙන් ලද සනාථ කිරීම් අනුව 2016 දෙසැම්බර් 31 දිනට රු.95,323,810 ක් අධිකාරියෙන් ලැබිය යුතු බව දක්වා තිබුණු අතර අධිකාරියේ ගෙවිය යුතු ගිණුම් අනුව එය රු.86,305,593 ක් විය. මේ අනුව රු.9,018,217 ක වෙනසක් නිරීක්ෂණය විය.

4.3 මතහේදයට තුළුදෙන ගනුදෙනු

අධිකාරිය විසින් සංවාරක ප්‍රවර්ධන වැඩසටහන් ත්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන සුභසාධක සංගමය වෙත 2014 සැප්තෝම්බර් 03 දින රු.5,738,075 ක් ලබා දී තිබූ. උක්ත ප්‍රවර්ධන වැඩසටහන බලංගොඩ, දෙහිඅත්තකන්සිය, පදියතලාව, හසලක, ලුණුගම වෙහෙර හා තුවර්ලිය යන ප්‍රදේශවල ත්‍රියාත්මක කිරීම සඳහා එම මුදලින් රු.4,302,468 ක් වැය කර තිබූ අතර ඉතිරි මුදල වන රු. 1,435,607 ක් මෙම වාර්තාවේ දින දක්වාම අධිකාරියට ලබා ගැනීමට කටයුතු නොකර සුභසාධක සංගමය හාරයේ තබා ගැනීමට ඉඩහුර තිබූ.

4.4 නිශ්චීය හා උන උපයෝගීත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(ආ) 1969 වර්ෂයේදී සංවාරක කර්මාන්තය සඳහා ලංකා සංවාරක මණ්ඩලයටද, පසුව සංවාරක සංවර්ධන අධිකාරියට පවරා දෙන ලද බෙන්තොට සංවාරක නිවාඩු නිකේතනයට අයත් අක්කර 94 ක පමණ තුම්යෙන් සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම උපයෝගීතනය කර තිබුණේ අක්කර 54 ක පමණ තුම් ප්‍රමාණයකි. මේ අනුව වර්ෂ 46 කට වැඩි කාලයක් අක්කර 40 කට වැඩි තුම් ප්‍රමාණයක් නිශ්චීයව පැවතුණි.

(ඇ) බෙන්තොට භාතික නිවාඩු නිකේතන තුම්යෙන් පිහිටි වර්ග අඩි 2880 ක පමණ ගෙබනැගිලි ඉඩ ප්‍රමාණයක් 2006 වර්ෂයේ සිට සමාලෝචන වර්ෂය අවසානය දක්වා කිසිදු ආරැකීමය කටයුත්කට යොදා නොගෙන නිශ්චීයව පැවතුණි.

4.5 ආරැකීක නොවන ගනුදෙනු

බිඩ්ල, රාගල, භාරවිපතාන, මහියංගනය, විරකැටිය, බත්තුලුම්ය සහ නිකවුරවිය යන ප්‍රදේශවල වර්ෂ 04කට අධික කාලයක සිට නිවාඩු නිකේතන 7 කාරක්ෂක කටයුතු සඳහා රු.9,940,380 ක් පමණ වැය කර තිබූ. එහෙත් මෙම නිකේතන එලඛයි ලෙස ප්‍රයෝගනයට ගෙන ආදායම ඉපයීමට කටයුතු කර නොතිබූ.



4.6 ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් ක්‍රියාවලිය

පහත සඳහන් නිරික්ෂණ කරනු ලැබේ.

- (අ) පාසිකුඩා සංචාරක නිකේතන ව්‍යාපෘතියේ වැසි වතුර බැස යාමේ කාණු පද්ධතිය ඉදිකිරීම් භෞතිකව පරික්ෂා කිරීමේ දී අදාළ ගුම්යේ ගු විෂමතාව සැලකිල්ලට ගෙන ඉදිකිරීම් සිදු නොකිරීම හේතු කොටගෙන කාණු පද්ධතියේ ජලය රදි තිබෙන බව විගණනයට නිරික්ෂණය වූ අතර විගණනයේදී ගණනය කළ තත්ත්ව මිණුම් වාර්තා, බිල්පත්වල සඳහන් ගෙවීම් ප්‍රමාණයන් සමග සැසදීමේදී රු.3,792,420 ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත වැඩිපුර ගෙවා ඇති බව නිරික්ෂණය විය.
- (ආ) අධිකාරීයේ “වන් ස්ටොල්” ආයෝජනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුවට අදාළව රු.699,300 ක් වැඩිපුර ගෙවා තිබුණු අතර සමාලෝචන වර්ෂය අවසානය දක්වා මෙම මුදල ආපසු අය කර ගෙන නොතිබුණි.
- (ඇ) 2006 ජනවාරි 25 දිනැති ජාතික ප්‍රසම්පාදන නියෝජිතායනන වකුලේලයේ 8 ජේදයේ කොන්ත්‍රාත් ප්‍රධානය කිරීම සඳහා වන නිරද්‍රිවලට පටහැනීව 2009 වර්ෂයේ සිට සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා බෙන්නොට පල්දේරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ගුම් කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන පරිපාලියන් තොරව පුද්ගලික ආයතනයක් වෙත පවරා දී තිබුණි.
- (ඈ) පාසිකුඩා සංචාරක කළාපයේ ජාතික නිවාඩු නිකේතනයේ කිලෝමීටර් 1.126 ක පිවිසුම් මාර්ගය කාපට කිරීමේ පිරිවැය ඇස්තමේන්තුව ව්‍යාජ ලෙස අදියර 04 කට පිළියෙළ කර ප්‍රසම්පාදන පරිපාලි අනුගමනය කිරීමෙන් තොරව කොන්ත්‍රාත්කරු තෝරාගෙන තිබු අතර ඉදිකිරීම සඳහා රු.22,013,564 ක මුදලක් කොන්ත්‍රාත්කරුව වැඩිපුර ගෙවා තිබුණි. සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා මෙම මුදල ආපසු අය කර ගෙන නොතිබුණි.

4.7 ප්‍රමාද වූ ව්‍යාපෘති

අනිරේක කාමර 4,000ක් සහිත නිවාඩු නිකේතන ඉදිකිරීම සහ යටිතල සහසුකම් ඇති කිරීම පිණිස ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 5,521 ක් වූ කළුපිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් නිරික්ෂණ කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘතිය වර්ෂ 5කින් නිම කිරීම සඳහා 2008 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ මහා භාණ්ඩාගාරයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන තිබුණු සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිටන් කිසිදු ඉදිකිරීමක් සිදුකර නොතිබුණි.

- (ආ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සහ ව්‍යාපෘතියේ කළමනාකරණ වියදම්, උපදේශන හා ප්‍රාග්ධන වැඩ යනාදිය ආවරණය වන පරිදි විස්තරාත්මක අයවැයක් සමාලෝචන වර්ෂය අවසානය දක්වා මෙම මුදල ආපසු අය කර ගෙන නොතිබුණි.

- (ඇ) ව්‍යාපෘතිය යටතේ, දුපත් 14 ක් ආයෝජකයින් වෙත ලබා දීමට අධිකාරීය යටතට පත්කර ඇති අතර සමාලෝචන වර්ෂය අවසානය දක්වා ආයෝජකයින් වෙත ලබා දී තිබුණේ දුපත් 3ක් පමණි.

- (ඇ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව කළුපිටිය සහ දෙදෑවු පුද්ගලිවල ඉඩම් අන්පත් කරගැනීම සඳහා එම පුද්ගලිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත 2007 වර්ෂයේදී රු.මිලියන 71 ක අන්තිකාරම් මුදල් ලබා දී තිබුණු සමාලෝචන වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම එම ඉඩම් අන්පත් කරගෙන නොතිබුණි.

4.8 කාර්ය මණ්ඩල පරිපාලනය

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තනතුරු නාම 19 ක් යටතේ තනතුරු 218 ක් ලෙස අධිකාරීයේ කාර්ය මණ්ඩලය අනුමත කර තිබු අතර සමාලෝචන වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ තත්ත්ව සේවක සංඛ්‍යාව පිළිවෙළින් 177 ක් සහ 180 ක් විය.



5. හිංසුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 ත්‍රියකාරී සැලැස්ම

සමාලෝචිත වර්ෂය සඳහා ත්‍රියකාරී සැලැස්මක් පිළියෙල කර තිබූණන් එම කාර්යයන් ඉටු කර ගැනීමේ ප්‍රගතිය කාලානුරුපිව පරික්ෂා කිරීම සඳහා ක්‍රමවේදයන් ලදුන්වා දී නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන සැලැස්මට අනුව විෂයයන් 18 ක විගණන කටයුතු සැලැස්ම කර තිබූ නමුත් ඉන් විෂයයන් 11 ක විගණනයකිදු කර නොතිබුණි.

5.3 ප්‍රසම්පාදන සැලැස්ම

2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1(අ) අනුව ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේදී වැය විෂයයන් 23 ක අයවැයගත හා තව්‍ය සංඛ්‍යා අතර සියයට 20 සිට සියයට 368 දක්වා පරාසයක විවළනයක් නිරික්ෂණය වූයෙන් අයවැය ලේඛනය එලුයි කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

5.5 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2003 ජූනි 02 දිනැති අංක පිරිසි/12 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුම්ලේඛයේ 6.5.3 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරියේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව මේ දක්වා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5.6 නොවිස්ස් ඇති විගණන තේරු

පහත සඳහන් නිරික්ෂණ කරනු ලැබේ.

(අ) 2005 අංක 38 දරන සංවාරක කටයුතු පනතේ 1 පරිවිණ්දයේ 12(4) (iii) වගන්තියට අනුව අදාළ අමාත්‍යාචාර්යාගේ අනුමැතියකින් තොරව පොද්ගලික ගෝවලයක් වෙත රාජ්‍ය බැංකුවකින් ලබාදුන් රු.මිලියන 100 ක භය මුදලට අදාළ 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ පොලියන් රු.7,382,305 ක් අධිකාරිය විසින් ගෙවා තිබුණි.

(ආ) කළුපිටිය තොරයිඩ් ජැවිය ඉදිකිරීම සහ වන්නිමුන්දලම කළපුව අසල තාර දැමීම සඳහා කළුගල්, බොරල හා ඒ.එ.සී.සැපයිම සම්බන්ධයෙන් පහත සඳහන් නිරික්ෂණ කරනු ලැබේ.

(ඒ) වෙළෙදපල මිල සඳහුම් ක්‍රමය යටතේ, කළුගල් සැපයිමට තොරාගත් සැපයුම්කරු වෙනුවට ව්‍යාපෘති අධ්‍යක්ෂකාගේ අභ්‍යන්තර පරිදි වෙනත් පුද්ගලයෙකුගත් කළුගල් කිහුවි 1648 ක් වැඩි මිලට මිලදී ගැනීම නිසා රු.824,000 ක් වැඩිපුර දැරීමට සිදුවී තිබුණා අතර එම මුදල සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම අයකරගෙන නොතිබුණි.

(ඓ) කළුපිටිය වැඩිමට කළුගල්, බොරල සහ ඒ.එ.සී.සැපයිම සඳහා යොදාගත් බවට සඳහන් විපර රථයක බාරිතාවය කිහුවි 3 ක් වුවද කිහුවි 4 බැඳින් ද්‍රව්‍ය සැපයු ලෙස සලකා ගෙවීම කිරීම නිසා වැඩිපුර ගෙවූ රු.2,549,000 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඔ) කළුගල් කිහුවි 1648 ක්, ඒ.එ.සී.සැපයිම කිහුවි 368 ක් සහ බොරල කිහුවි 40 ක් ලෙස ගෞනිකව හාර නොගත් ද්‍රව්‍ය විවිනාකම වූ රු.10,196,000 ක් සඳහා අධිකාරිය විසින් ගෙවීමකර තිබුණි.

(ඕ) කතරගම සංවාරක නිවාඩු නිකේතනයේ සිදුකළ අභ්‍යන්තිවිය කටයුතුවලට වැඩිපුර ගෙවන ලද රු.11,089,228 ක් වගකිව යුතු නිලධාරීන්ගත් මේ දක්වා අයකර ගෙන නොතිබුණි.



- (ඇ) කළුපිටිය මොහොටුව්‍යවරම ජැවිය ඉදිකිරීමේ කටයුතු සඳහා බෝසර යන්තු සැපයු බවට සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ලිපි තුනක් පදනම් කරගෙන පැය 941.7 ක් සඳහා රු.3,226,950 ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් මෙම බෝසර යන්තු සේවය ලබාගත් බවට දිනපතා මත්ත කියවා වැඩ පැය සටහන් කර එම වැඩ පැය වාර්තා අධිකාරීයේ නිලධාරියෙන් සහතික කර ගැනීමකින් තොරව මෙම ගෙවීම සිදුකර තිබුණි. කෙසේ වූවද, ව්‍යාපෘති වැඩ අරික්ෂක විසින් මුශ්කුටර සේවාව සෙවුම්දායක ලෙස ලබා ගත් බවට උක්ත ලිපි තුනේ සහතික කර තිබුණි.
- (ඈ) බෙන්තොට නිවාඩු තිකේතන කළමනාකරු විසින් 2012 හා 2013 යන වර්ෂවල ලේඛනයක කිරීමකින් තොරව වැටුප් රෝත් නිවාඩු 65½ ක් ලබාගෙන කළමනාකරණයට නොදැන්වා එම වර්ෂ දෙකෙක්දීම ඉතිරිකරගත් නිවාඩු දීමනා ලෙස රු. 80,960 ක් ලබාගෙන තිබුණි.
- (ඉ) බෙන්තොට නිවාඩු තිකේතන කළමනාකරු විසින් ව්‍යාප අංශයන් සඳහන් ව්‍යාපෘතියක් සඳහා වසරක කාලයීමාවකට ආයතන දෙකකට ව්‍යාපෘති ලෙස රු. 480,000ක් සහ ඉන්ධන රු.128,226 ක් ලෙස මුළු මුදල රු. 608,226 ක් නීති රිති රෙගුලායිව්ලින් බැහැරව ගෙවා තිබුණි.
- (ඈ) අධිකාරිය විසින් අවශ්‍යකාවය ඇගයීමකින් තොරව සේවා පුවු 55 ක් මිලදී ගැනීමට රු.2,659,875 ක් වැයකර තිබුණි. මෙම පුවු මිලදී ගැනීමට සිමිත මිල ගණන් කැඳවා තිබුණද ආදරු සුවුටුව සැපයු ආයතනයෙන් මිල ගණන් ලබා ගෙන නොතිබුණි. පුවු මිලදී ගැනීමේදී ප්‍රක්මීඛාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 වගන්තිය පහසුනිව අන්තිකාරම් ලෙස මුළු සැපයුම් විවිනාකමින් සියයට 50 ක් ගෙවා තිබුණු අතර අවස්ථා කීඩෙක්දී පුවු ප්‍රවාහනය වෙනුවෙන් රු.211,000 ක නිශ්කාරය වැයක්ද දරා තිබුණි. එසේම රු.159,803 ක් විවිනා පුවු 03 ක් අස්ථානගත වී තිබුණි.
- (ඉ) එක්සත් ජනපද වෛලුර මිලයන 30 ඉක්ම වූ ව්‍යාපෘතියක් වශයෙන් කළුපිටිය ඒකාබද්ධ සංචාරක සංචාරක ව්‍යාපෘති හා දීමනා ගෙවා තිබීම ජේතුවෙන් 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා තිළිබේන් වෙත වැඩිපුරුගෙවා තිබූ රු.3,780,253 ක මුදල අධිකාරියට අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර 31 දක්වාම කටයුතු කර නොතිබුණි.
- (ඈ) අධිකාරිය සතු කොළඹ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල (Dutch Hospital) ක්ෂය ප්‍රතිපාදන අඩුකළ විවිනාකමට වඩා රු.7,274,715 ක් අඩුවෙන් නාගරික සංචාරක අධිකාරියට පවරා තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විශ්‍යනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු විවින්වර අධිකාරීයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශ්ෂ අවධානය යොමුකළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(ඇ) මෙහෙයුම් පාලනය

සංචාරක වැඩසටහන් අධිකාරීයේ ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව සිදුකිරීම හා හොඳික ප්‍රගතිය පිළිබඳ ව වාර්තා කිරීමට වැඩිපිළිවෙළක් සකස්කර නොනිතිම.

ව්‍යාපෘති ත්‍රියාන්මක කිරීමේදී ඒවා අධික්ෂණය හා ගෙවීම් නිර්දේශ කිරීමේදී හා අනුමත කිරීමේදී කළ වැඩ වාර්තා පරික්ෂාවකින් තොරව ගෙවීම සිදුකර තිබිම.

(ඈ) වත්කම් කළමනාකරණය

වත්කම් ලේඛන යාවත්කාලීනව පවත්වා නොගැනීම හා වත්කම් වල අයිතිය පවරා ගැනීමට කටයුතු නොකිරීම.

(ඉ) ලැබිය යුතු හා ගෙවිය යුතු සේවා පාලනය

ලැබිය යුතු හා ගෙවිය යුතු සේවා නිරවුල් කිරීමට කටයුතු නොකිරීම.

(ඊ) හිණුම්කරණය

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ හිණුම්කරණ ප්‍රමිති අනුගමනය කිරීමේදී ගෙෂ් පැවතීම, හිණුම්කරණ ප්‍රතිපත්ති හේලිදරව් නොකිරීම හා ප්‍රාග්ධන වත්කම් ගිණුම් තැබීමට අදාළ මූලික ලියකියවිලි නොමැතිව හිණුම් තැබීම සිදුකර තිබිම.

එච්.එම්.ගැමීන් විජේසිංහ

විශ්‍යනයාධිපති



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
අංක. 80, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.